

වාණිජ දාරු

වාණිජ විෂයය ගුදු කිසු අත්චල

(අධ්‍යාපන කාර්යාලය - බළන්ගොඩි)

Business Studies

නිපුණතාව 14

ව්‍යාපාර සාර්ථකත්වය සඳහා අලෙවී කළමනාකරණයේ දායකත්වය අගයයි...

අලෙවීකරණය

අනුගාසකත්වය : සුනිල් රාජපක්ෂ මහතා

සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ වාණිජ

සම්පත් දායකත්වය : කේ. කරණා කපුගේ

ර/සාන්ත අජේනස් බාලිකා මහා

වාණිජ විෂයන් සඳහා ඉගෙනුම් ආධාරක ගොනු සැකසීමේ ව්‍යුපෙනිය

නිපුණතා මට්ටම්

- 14.1 අලෙවිකරණයට පදනම් වූ මූලික සංකල්ප විමසයි
- 14.2 අලෙවිකරණ දැරගනයේ විකාශනය විමසමින් විවිධ අලෙවිකරණ දැරගන සසඳයි
- 14.3 ඉලක්ක අලෙවිකරණ ක්‍රියාවලිය විමසයි
- 14.4 අලෙවිකරණ මිගුය හා එහි විවලා ව්‍යාපාරිකයාගේ හා ගනුදෙනුකරුගේ දාශ්වියෙන් විමසයි
- 14.5 අලෙවී කළ හැකි විවිධ නිෂ්පාදිත පවත්තා බව පෙන්වා දෙයි
- 14.6 නිෂ්පාදිත සඳහා උච්ච සන්නමක් නිර්මාණය කරයි
- 14.7 නිෂ්පාදිත සඳහා ආකර්ෂණීය ඇසුරුමක් හා ලේඛලයක් සැලසුම් කරයි
- 14.8 නිෂ්පාදිතය සඳහා යෝගා මිලක් තීරණය කරන ආකාරය විමසයි
- 14.9 නිෂ්පාදිත පාරිභෝගිකයා අතට පත් කිරීම සඳහා සුදුසු බෙදා හැරීම් මාර්ග යෝජනා කරයි
- 14.10 නිෂ්පාදිත අලෙවී කිරීම සඳහා යෝගා ප්‍රවර්ධන උපක්‍රම යෝජනා කරයි

14.1 අලෙවිකරණයට පදනම් වූ මූලික සංකල්ප විමසය

“පාරිභෝගිකයා රේඛී”

ව්‍යාපාර ලේකයේ පාරිභෝගිකයාට ප්‍රමුඛතාව හිමි වන අතර ඒ නිසා භාණ්ඩ භාස්වා නිෂ්පාදනයේදී නිෂ්පාදිතය සැලසුම් කිරීමේ සිට නිෂ්පාදිතය පාරිභෝගිකයා අතට පත් කරන තෙක් සහ ඉන් පසුවද ව්‍යාපාරිකයා නිෂ්පාදිතය පිළිබඳ සොයා බලමින් පාරිභෝගිකයාට ප්‍රමුඛතාව ලබා දෙයි

- ❖ “පාරිභෝගිකයා රුපුරු” අලෙවිකරණය සම්බන්ධයෙන් මෙම ප්‍රකාශයේ යෝග්‍යතාව ශ්‍රී ලංකාව ආගුණයෙන් පැහැදිලි කරන්න

අලෙවිකරුවන් දැඩි තරගකාරීන්වයක් යටතේ විවෘත වෙළඳපොල ආර්ථිකයක් යටතේ කටයුතු කරයි.. එවැනි තරගකාරී තත්ත්වයක් යටතේ ව්‍යාපාර ආයතනයක ලාභදායීන්වය භාවිත දීගුකාලින පැවත්ම තහවුරු වන්නේ පාරිභෝගිකයා තාප්තිමත් කළහොත් පමණි..

- ❖ අලෙවිකරණයේදී පාරිභෝගිකයා වැදගත් කොට සලකන්නේ ඇයි?

අලෙවිකරණයේදී පාරිභෝගිකයා වැදගත් කොට සලකයි. අලෙවිකරණය පාරිභෝගිකයා කේත්ද කර ගත් වැඩි පිළිවෙළක් වන අතර එමගින් ව්‍යාපාරයේ අලෙවිය වැඩි වී ව්‍යාපාරයේ සාර්ථකත්වය ඇති වේ..

- අලෙවිකරණය පාරිභෝගිකයාගෙන්ම ආරම්භ වී පාරිභෝගිකයාගෙන්ම අවසන් වන ක්‍රියාවලියකි.

අලෙවිකරණයේ මූලික අරමුණ වන්නේ පාරිභෝගික අවශ්‍යතා භාවුවමනා උපරිම ලෙස තාප්තිමත් කරමින් ව්‍යාපාරික අරමුණු ඉටු කර ගැනීමයි. මේ සඳහා පාරිභෝගික අවශ්‍යතා භාවුවමනා හුදුනා ගැනීම සඳහා අලෙවිකරණ පර්යේෂණ පවත්වනු ලබන්නේ අලෙවිකරණය මගිනි. එසේම එළෙස ලබාගත් තොරතුරු පදනම් කරගෙන නිෂ්පාදිත සැලසුම් කිරීම සඳහා අවශ්‍ය සහය ලබාදෙන්නේද අලෙවිකරණය මගිනි.

මෙහෙයුම් අංශය මගින් භාණ්ඩ නිෂ්පාදනය කළ පසු ඒවා මිල කරනු ලබන්නේද, ප්‍රවර්ධනය කරනු ලබන්නේද, බෙදාහරිනු ලබන්නේද අලෙවිකරණය මගිනි. එසේම භාණ්ඩ පාරිභෝගිකයන් අතට පත් කළ පසු අලෙවියෙන් පසු සේවා සපයන්නේද පාරිභෝගිකයා මූල්‍යාචාර ගෙන පාරිභෝගික ප්‍රතිචාර ලබා ගැනීමට කටයුතු කරනු ලබන්නේද අලෙවිකරණය මගිනි.

මේ අනුව අලෙවිකරණයේදී සිදුවන්නේ පාරිභෝගික අවශ්‍යතා භාවුවමනා තාප්තිමත් කර ව්‍යාපාරික අරමුණු ඉටුකරගත හැකි ආකාරයට භාණ්ඩයක නිෂ්පාදිත සැලසුම්කරණ අවස්ථාවේ සිට එම නිෂ්පාදිතය පාරිභෝගිකයා වෙත ලැබා කර දීම දක්වා සියලු කටයුතු මෙහෙයුම්යි.

- ❖ අලෙවිකරණ කාර්යය හාන්ඩ් නිපදවීමට පෙර ආරම්භ වී එම හාන්ඩ් පාරිභෝගනය කිරීමෙන් පසු දක්වාද විහිදී යයි..මෙම ප්‍රකාශනයේ වැදගත්කම විස්තර කරන්න

පළමුවෙන්ම පාරිභෝගිකයාට අවශ්‍ය වන්නේ කුමන හාන්ඩ් හා සේවාදැයි සෙවිය යුතුය. ඒ අනුව අලෙවිකරණ කාර්යයන් හාන්ඩ් නිපදවීමට පෙර ආරම්භ වේ. එසේ නිපද වූ හාන්ඩ් පාරිභෝගිකයාට ලබා දුන් පසුවද හාන්ඩ් පාරිභෝගික අදහස් විමසා බැලිය යුතුය. එමගින් වඩා එලදායී සේවාවක් පාරිභෝගිකයාට ලබා දීමෙන් ව්‍යාපාරික කටයුතු වඩා සාර්ථකව ගෙන ගිය හැකි වේ. එමගින් මෙහි අති වැදගත්කම හෙළි වේ.

මේ අනුව අලෙවිකරණය යනු,

පාරිභෝගික අවශ්‍යතා හා ව්‍යවමනා තාප්තිමත් කිරීම මගින් තම ව්‍යාපාරික අරමුණු ඉටු කර ගැනීම සඳහා සිදුකරන පාරිභෝගිකයාගෙන් ආරම්භ වී පාරිභෝගිකයාගෙන්ම අවසන් වන පුළුල් ක්‍රියාවලියකි.

අලෙවිකරණය පිළිබඳ නිර්ච්චන

- පුද්ගල සහ කණ්ඩායම් තම අවශ්‍යතා හා ව්‍යවමනා ඉටුකර ගැනීම සඳහා වට්නාකමකින් යුත් තාප්තිමත් නිර්මාණය කිරීම, ඉදිරිපත් කිරීම සහ නිදහස් වෙනත් අය සමග ගුවමාරු කිරීම සඳහා වූ සමාජයේ ක්‍රියාවලිය අලෙවිකරණයයි.
- Philip Kotler
- පුද්ගල හා සංවිධානමය අරමුණු තාප්තිමත් කිරීම සඳහා භුවමාරු කිරීමට අවශ්‍ය අදහස් හාන්ඩ් හා සේවා සංකල්පය, මිල කිරීම ප්‍රවර්ධනය හා බෙදා හැරීම සැලසුම් කිරීමේ හා ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය අලෙවිකරණයයි.

අැමෙරිකානු අලෙවිකරණ සංගමය

ඉහත නිර්ච්චන අනුව අලෙවිකරණය යනු,

පුද්ගලයින්ගේ හා ආයතනාවල අවශ්‍යතා හා ව්‍යවමනා තාප්තිමත් කිරීම සඳහා වූ සමාජයේ හා කළමනාකරණ ක්‍රියාවලියකි.

අලෙවිකරණය සහ අලෙවිය අතර පවතින වෙනස්කම්

අලෙවිකරණය	අලෙවිය
<ul style="list-style-type: none"> අලෙවිකරණය තුළ අලෙවියට අමතරව මිල කිරීම බෙදා හැරීම ප්‍රවර්ධනය කිරීම යනාදී වශයෙන් ක්‍රියාකාරකම රාශියක් පවතී. අලෙවිකරණ කාර්යහාරයට පුද්ගලයින් විශාල ප්‍රමාණයක් දායක වේ. පාරිභෝගික අවශ්‍යතා හා ව්‍යවමනා උපරිම ලෙස තාප්තිමත් කරයි. 	<ul style="list-style-type: none"> අලෙවිය තුළ දැකිය හැකි වන්නේ අත්පිට හෝ ගෙයට හාන්ඩ් පාරිභෝගික හෝ සේවාවක අයිතිය පැවරීමක් පමණි. අලෙවිය ගැනුම්කරු සහ විකුණුම්කරු පමණක් දායක වේ. පාරිභෝගික අවශ්‍යතා හා ව්‍යවමනා තාප්තිමත් කිරීම පිළිබඳව අවධානය යොමු නොකරයි.

අලෙවිකරණයේ වැදගත්කම

ව්‍යාපාරිකයාට

- ගනුදෙනුකරුවන් නිරමාණය කර ගැනීමට සහ ඔවුන් රඳවා ගැනීමට
- ආයතනයේ සාර්ථකත්වය අත්පත් කර ගැනීමට හා රඳවා ගැනීමට
- ලාභ ලැබීම අඛණ්ඩව පවත්වාගෙන යාමට
- අයිතිකරුවන් හා සේවක තෘප්තිය වර්ධනයට
- තරගකාරීන්වයට සාර්ථකව මූහුණ දීමට
- වෙළඳපොල කොටස පුළුල් කර ගැනීමට

පාරිභෝගිකයාට

- තමා වියදම් කරන මුදලට උපරිම තෘප්තියක් ලැබීම
- වෙළඳපොල පිළිබඳ තෙරතුරු ලැබීමෙන් පාරිභෝගිකයා දැනුවත්වීම
- වෙළඳපොල හාණ්ඩ හා සේවා සුලඟ වීම
- ඉතා පහසුවෙන් නිෂ්පාදිත ලබාගත හැකි වීම
- විවිධ හාණ්ඩ පරිභෝගිතයෙන් ජීවන තත්ත්වය උසස්වීම

ආර්ථිකයට

- නිෂ්පාදන විවිධාංගිකරණය ඇති වීම
- නිෂ්පාදනය පුළුල් වීම
- සේවා නියුක්තිය ඉහළ යාම
- ආදායම බෙදී යාමේ විෂමතා ඉවත් වීම
- රටේ සමස්ත ආර්ථික වර්ධනය ඇති වීම

ප්‍රග්‍රන්ථ

❖ අලෙවිකරණය පාරිභෝගිකයාගෙන් ආරම්භ වී පාරිභෝගිකයාගෙන්ම අවසන් වේ. අලෙවිකරණයේ මූලික අරමුණ වන්නේ පාරිභෝගික අවශ්‍යතා හා ව්‍යවමනා ඉටු කර දෙමෙන් ව්‍යාපාරික අරමුණු ඉටු කර ගැනීමයි.

❖ “අලෙවිකරණය යනු විකිණීම හා මිලදී ගැනීම සම්බන්ධ කාර්යයක් පමණක් නොවේ” පැහැදිලි කරන්න.

අලෙවිකරණය යනු විකිණීම හා මිලදී ගැනීම සම්බන්ධ කාර්යයක් පමණක් නොවන අතර එය අලෙවිකරණයේ එක් කටයුත්තක් පමණි. විකිණීමට හා මිලදී ගැනීමට පෙර කටයුතුත් විකිණීමෙන් හා මිලදී ගැනීමෙන් පසු කටයුතුත් අලෙවිකරණයට අයත්ය.

- ❖ අලෙවිකරණය හා විකිණීම අතර පවතින වෙනස්කම් පැහැදිලි කරන්න
- අලෙවිකරණය පුළුල් ක්‍රියාවලියක් වන අතර විකිණීම අලෙවිකරණ ක්‍රියාවලියේම එක් කාර්යයක් පමණි. විකිණීම පටු දෙයකි
- විකිණීම ගනුදෙනුවක් වන අතර එය එම කාර්යයෙන් පසුව නිමා වේ. එහෙත් අලෙවිකරණය විකිණීමට පෙර හා පසු ක්‍රියාත්මක වේ
- විකිණීමේදී නිෂ්පාදිත කෙරෙහි අවධානය යොමු කළත් අලෙවිකරණයේදී පාරිභෝගික වූවමනා හා අවශ්‍යතා කෙරෙහිද අවධානය යොමු කරයි

- ❖ අලෙවිකරණය හා විකිණීම පිළිබඳ පහත ප්‍රකාශන අතුරෙන් අසත්‍ය ප්‍රකාශය වන්නේ

 1. අලෙවිකරණය පුළුල් ක්‍රියාවලියක් වන අතර විකිණීම පටු ක්‍රියාවලියකි
 2. විකිණීම අලෙවිකරණ ක්‍රියාවලයේ එක් කාර්යයක් පමණි
 3. විකිණීම එම කාර්යයෙන් පසුව නිමා වූවද අලෙවිකරණය විකිණීමට පෙර හා පසු ක්‍රියාත්මකවේ
 4. විකිණීමකදී සමාජය කෙරෙහි අවධානය යොමු කළද අලෙවිකරණයේදී සමාජය පිළිබඳ අවධානය යොමු නොකරයි
 5. විකිණීමේදී නිෂ්පාදිතය කෙරෙහි අවධානය යොමු කළද අලෙවිකරණයේදී පාරිභෝගික අවශ්‍යතා හා වූවමනා කෙරෙහිද අවධානය යොමු කරයි

(...4...)

වෙළඳපාල

සමාන අවශ්‍යතා වූවමනා සහිත ඒවා තුවමාරු ක්‍රියාවලියක් මගින් තාප්තිමත් කර ගැනීමට කැමැත්ත හා හැකියාව ඇති සත්‍ය හෝ විහව ගැනුම්කරුවන්ගේ එකතුව වෙළඳපාලයි

සත්‍ය වෙළඳපාල / ගැනුම්කරුවන්

කිහියම නිෂ්පාදිතයක් මිලදී ගන්නා සහ පාරිභෝගනය කරන ගනුදෙනුකරුවන් මින් අදහස් වේ

විහව වෙළඳපාල / ගැනුම්කරුවන්

අනාගතයේදී ඇති විය හැකි ගනුදෙනුකරුවන් මින් අදහස් වේ

වෙළඳපාල වර්ගීකරණය

1 ගැනුම්කරුවන්ගේ අවශ්‍යතා හා වූවමනා මත

මෙහිදී වෙළඳපාල ප්‍රධාන කොටස් 2කට වර්ග කරයි


- i පාරිභෝගික වෙළඳපාල - ගැනුම්කරු සිය පුද්ගල පාරිභෝගිතය හෝ කුටුම්හ පාරිභෝගිත හා සේවා ඉල්ලම් කරන වෙළඳපාලයි
- ii කාර්මික හා සේවා වෙළඳපාල - ව්‍යාපාර ආයතනවලට අවශ්‍ය ප්‍රාග්ධන හා සේවා විවිධ සම්පත් හා කාර්මික සේවා ඩුටුමාරු වන වෙළඳපාලයි

2 තුතන ඩුටුමාරු ආර්ථිකය මත

මෙහිදී වෙළඳපාල ප්‍රධාන කොටස් 5කට වර්ග කරයි

- i සම්පත් වෙළඳපාල
- ii නිෂ්පාදන වෙළඳපාල
- iii රජයේ වෙළඳපාල
- iv පාරිභෝගික වෙළඳපාල
- v අතරමැදියන්ගේ වෙළඳපාල

තුතන ඩුටුමාරු ආර්ථිකයක ප්‍රවාහ ඇතුළත් වෙළඳපාල ආකෘතිය



හා සේවා හා සේවා

හා සේවා හා සේවා

මූලාශ්‍රය : Kotter P & Keller K.L : (2017) Marketing Management

නුතන භූවමාරු ආර්ථිකයක ප්‍රධාන වෙළඳපොල වර්ග 5ක් ක්‍රියාත්මක වන බවත් ඒවා එකිනෙක මත අන්තර් ක්‍රියා කරමින් මූල්‍ය හා මූර්ත ප්‍රවාහයන් ප්‍රතිචිරැදී දෙසට ගමන් කරමින් නිෂ්පාදනය භූවමාරුව හා පාරිභෝෂණය සිදුවන ආකාරය Philip Kotler සහ K.L Keller යන අය විසින් රචිත පෙන්වා දෙයි.

පාරිභෝෂිකයන්ගෙන් සමන්විත පාරිභෝෂික වෙළඳපොල මගින් ඔහු සතු සම්පත්, සම්පත් වෙළඳපොල වෙත විකුණුයි. ඒ සඳහා මුදල් තැමති මූල්‍ය ප්‍රවාහය පාරිභෝෂික වෙළඳපොල වෙත සම්පත් වෙළදුන් විසින් මුදා හරී

සම්පත් වෙළඳපොල නිෂ්පාදකයින් නිෂ්පාදන සාධක මිලදී ගෙන ඒ සඳහා නිෂ්පාදකයින් විසින් සම්පත් වෙළඳපොලට මූල්‍ය ප්‍රවාහය මුදා හරී

නිෂ්පාදන වෙළඳපොල තුළ හාණ්ඩ හා සේවා නිෂ්පාදනය සිදුවන අතර ඒවා මුදල් ලබාගෙන අතරමැදියන් වෙත ලබාදෙන අතර අතරමැදියන් පාරිභෝෂික වෙළඳපොලට මෙන්ම රජය නියෝජනය කෙරෙන රජයේ වෙළඳපොල සඳහාද හාණ්ඩ හා සේවා ලබාදේ

නුතන ආර්ථිකයක රජයේ කාර්යාලය කැපී පෙනෙන අතර ඔවුන් අනෙකුත් වෙළඳපොලයන්හි කේත්දුය බවට පත් වෙමින් කටයුතු කරයි

රජයේ වෙළඳපොල නිෂ්පාදන කටයුතු මෙන්ම පාරිභෝෂික කටයුතාද සිදු කරන අතර සපයනු ලබන නිෂ්පාදිත සඳහා බඳු අය කරයි

- ❖ වෙළඳපොල සිටින ගැනුම්කරුවන් වර්ග කළ හැකි ආකාරය දක්වන්න
 1. කාර්මික පාරිභෝෂිකයා (ව්‍යාපාර ආයතන)
 2. රජයේ පාරිභෝෂිකයා (රාජ්‍ය ආයතන)
 3. කේවල පාරිභෝෂිකයා (ඔනැම පුද්ගලයෙක්)

අලෙවිකරණ හර සංකල්ප / හර අලෙවිකරණ සංකල්ප

අලෙවිකරණ හර සංකල්ප යනු අලෙවිකරණ ක්‍රියාවලිය පදනම් වී ඇති මූලික සාධකය. අලෙවිකරණ ක්‍රියාවලියේ ආරම්භයේ සිට අවසානය දක්වා මෙම මූලික සංකල්පයන් දාමයක් ලෙස එකිනෙකට සම්බන්ධව පවතී.

අලෙවිකරණ හර සංකල්ප

- අලෙවිකරණ මාර්ග
- හැඟීම හා නිරත වීම
- වටිනාකම හා තෘප්තිය
- සැපයුම් දාම
- තරගකාරීත්වය
- අවශ්‍යතා ව්‍යවම්තා හා ඉල්ලුම
- භූවමාරුව
- අලෙවිකරණ පරිසරය
- ඉලක්ක වෙළඳපොල පිහිටුවීම හා වෙළඳපොල බණ්ඩනය
- පිරිනැමුම / පිළිගැන්වීම (නිෂ්පාදිත) සහ සන්නම්
- ගෙවන ලද, අයිතිකර ගන්නා ලද හා උපයන ලද මාධ්‍ය

අවශ්‍යතා ව්‍යවමනා හා ඉල්ලුම

➤ අවශ්‍යතා

මිනිසා තුළ ඇති කිසියම් මූලික පෙලීමේ ස්වභාවයක් ඉටුකර ගැනීම නැතහොත් මිනිසාගේ පැවැත්ම තහවුරු කර ගැනීමට මූලික වශයෙන්ම සපුරා ගත යුතු තත්ත්වයන්ය.

➤ ව්‍යවමනා

අවශ්‍යතාවයකට අදාළව නිශ්චිත භාණ්ඩ හෝ සේවා හෝ සඳහා ඇතිවන ආගාව හෙවත් කැමැත්ත/පුද්ගලයෙකු සිය අවශ්‍යතා සපුරා ගැනීමට නිශ්චිත නිෂ්පාදිතවලට ගොමු වීම.

➤ ඉල්ලුම

අවශ්‍යතාවයක් ඉටු කර ගැනීම සඳහා ඇතිවන ව්‍යවමනාව හා එම අවශ්‍යතාවය ඉටු කර ගැනීමට නිෂ්පාදිතයක් මිලදී ගැනීමට ඇති හැකියාව නිසා ඇතිවන තත්ත්වයක්.

❖ අලෙවිකරණයේදී හඳුනාගත යුතු වෙළඳපාල ඉල්ලුමේ ස්වභාවයන්/ විවිධ ඉල්ලුම් තත්ත්ව මොනවාද?

1. සාරු ඉල්ලුම
2. ගුනා ඉල්ලුම
3. සැගවුණු ඉල්ලුම
4. පහත වැටෙන ඉල්ලුම
5. අකුමවත් ඉල්ලුම
6. පූර්ණ ඉල්ලුම
7. අධි පූර්ණ ඉල්ලුම
8. අනර්ථකාරී ඉල්ලුම

	ඉල්ලම් තත්ත්වය	අලෙවිකරණ ප්‍රයත්තය
(අ)	සාමාජික ඉල්ලම් හාන්චි කෙරේ පාරිභෝගික පිරිසක් අකමැති වේ නම මෙවැනි ඉල්ලමක් පවතී	දහ ඉල්ලමක් බවට පත් කිරීම සඳහා මිල අඩු කිරීම, ඉල්ලම නැවත ලබා ගැනීම හා නැවත නිරමාණය කිරීම, ප්‍රවර්ධනය
(ආ)	ඩුන්ස ඉල්ලම් නිෂ්පාදිතය පිළිබඳ ආසාවක් හෝ තොදුනුවත්කම නිසා මෙවැනි ඉල්ලමක් පවතී	දැනුවත් කිරීම, ඉල්ලම නිරමාණය කිරීම, ප්‍රවාරණය, තම නිෂ්පාදිතවල ප්‍රතිඵල පෙන්වා දීම
(ඇ)	සැගවුණු ඉල්ලම් වෙළඳපාලේ පවතින කිසීම නිෂ්පාදිතයක් පාරිභෝගිකයාගේ ඇතැම් වුවමනා තාප්තිමත් කළ තොහැකි විට මෙවැනි ඉල්ලමක් හට ගනී	ඉල්ලම සංවර්ධනය කිරීම, අලෙවි පරෘයේශන මගින් තාප්තිය ඇතිවන ආකාරයට ඉල්ලම නැවත නිරමාණය කිරීම
(ඇ)	පහත බසින ඉල්ලම් නිෂ්පාදිතයක් සඳහා පැවතී ඉල්ලමක් පහත බසින තත්ත්වයකි. ඕනෑම නිෂ්පාදිතයකට මෙය සිදුවේ	ඉල්ලම ප්‍රතිසම්පාදනය එලදායී සංවර්ධනය තම ඉලක්ක වෙළඳපාල සොයා ගැනීම
(ඉ)	අනුමවත් ඉල්ලම් විවිධ කාල වකවානු අනුව ඉහළ පහළ යන ඉල්ලමකි	ඉල්ලම කුමවත් කිරීම, නමුෂයිලී මිල කුමයක් හා ප්‍රවර්ධන තම අනුගමනය කිරීම
(ඊ)	පූර්ණ ඉල්ලම් ආයතනයේ ධාරිතාවට සමාන වූ ඉල්ලමක් පැවතීම	ඉල්ලම රඳවා ගැනීම, පාරිභෝගික තාප්තිය රක ගැනීම, ගුණත්තය අඛණ්ඩව ආරක්ෂා කර ගැනීම
(උ)	අධි පූර්ණ ඉල්ලම් ආයතනයේ ධාරිතාව ඉක්මවා ඇතිවන ඉල්ලම	ඉල්ලම අඩු කිරීම, මිල වැඩි කිරීම, ප්‍රවර්ධනය අඩු කිරීම
(එ)	අනර්ථකාරී ඉල්ලම් සඳාවාරයට පටහැනී, සෞඛ්‍යයට හානිගෙන දෙන නිෂ්පාදිතවලට ඇති ඉල්ලම	ඉල්ලම වඩාත් අඩු කිරීම, මිල වැඩි කිරීම, බඳු පැනවීම, ප්‍රවර්ධනය තහනම් කිරීම

ඉලක්ක වෙළඳපාල පිහිටුවීම හා වෙළඳපාල බණ්ඩනය

ඉලක්ක වෙළඳපාල

කිසීයම් නිෂ්පාදකයෙකු තම නිෂ්පාදිත අලෙවි කිරීම සඳහා සමස්ත වෙළඳපාලෙන් නිශ්චිත පාරිභෝගික පිරිසක් කෙරෙහි අවධානය යොමු කිරීම හෙවත් තම නිෂ්පාදිතය පාරිභෝගික කණ්ඩායමක් තෝරාගෙන ඒ අය වෙනුවෙන්ම හඳුන්වා දීම සඳහා වන වෙළඳපාලයි.

දිදා: තරුණ පිරිස් ඉලක්ක කොටගෙන සුවඳ විලවුන් නිෂ්පාදනය
ක්‍රිකට් ක්‍රිබකයන් ඉලක්ක කොටගෙන ක්‍රිකට් පිති නිෂ්පාදනය

පිහිටුවීම

කිසියම් නිෂ්පාදිතයක් පිළිබඳව පාරිභෝගිකයාගේ මනසෙහි යහපත් ආකල්පයක් ගොඩ තැබූ මෙයි. පාරිභෝගිකයාගේ මනසෙහි තම නිෂ්පාදිතය නොමැකෙන ලෙස ස්ථාපිත කිරීම.

වෙළඳපොල බණ්ඩනය

සමස්ත වෙළඳපොල සමඟාතීය පාරිභෝගික කණ්ඩායම් ඇතුළත් වන පරිදි උප කොටස් වලට බෙදීමයි.

ප්‍රශ්න

- ❖ ඉලක්ක වෙළඳපොලක් තෝරා ගැනීමට හේතු මොනවාද?
- තරගකාරීත්වය නිසා හෝ ප්‍රාග්ධන හිගය මත මුළු වෙළඳපොලේම අවශ්‍යතා ඉටු කළ නොහැකි වීම
- තම ගක්තිය හා වඩාත් විශ්වාසය තැබිය හැකි වෙළඳපොල කොටස තෝරා ගැනීම
- ❖ තම නිෂ්පාදිතය පාරිභෝගිකයාගේ මනසෙහි නොමැකෙන ලෙස ස්ථාපිත කිරීමට අනුගමනය කළ හැකි උපක්‍රම මොනවාද?
- තම තරගකරුවන්ට වඩා ඉහළ ගුණත්වයෙන් යුතු සේවයක් ලබාදීම
- තම නිෂ්පාදිතයෙහි විවිධ ගුණාංශ හා ප්‍රයෝග්‍රන සංඛ්‍යාව ඉහළ දැමීම
- ගනුදෙනුකරුවන්ගේ මනසෙහි තම නිෂ්පාදිතය ගැමුරෙන් තැන්පත් කිරීමට අවශ්‍ය ප්‍රවර්ධන උපක්‍රම හාවිතා කිරීම

පිරිනැමුම් (නිෂ්පාදිත) සහ සන්නම්

ව්‍යාපාරිකයන් විසින් ගනුදෙනුකරුවෙකුගේ අවශ්‍යතා තෘප්තිමත් කිරීම සඳහා ඉදිරිපත් කරනු ලබන වටිනාකම් සමුහය පිරිනැමුම් ලෙස හැඳින්වේ. මෙම පිරිනැමුම් නිෂ්පාදිත සැපයීම මගින් ඉටු කරනු ලබයි.

සන්නම - සන්නම යනු වෙළඳපොලේ තරගකාරී නිෂ්පාදිත අතරෙන් තම නිෂ්පාදිත වෙන් කර භූතාගැනීම සඳහා හාවිතා කරන අක්ෂර කාණ්ඩයක් හෝ ලාංඡනයක් හෝ ඒවායේ සංකලනයකි.

අලෙවිකරණ මාර්ග

ඉලක්ක වෙළඳපොල වෙත ලැබා වීමට අලෙවිකරුවෙක් යොදාගන්නා විවිධ ප්‍රවේශයි ප්‍රධාන අලෙවිකරණ මාර්ග 3කි

1. සන්නිවේදන මාර්ග -ලදා: ප්‍රවත්පත්, රුපවාහිනී, සිනමා, දුරකතන, පෝස්ටර්,
තැපැල්පත්, අන්තර්ජාලය
2. බෙදාහැරීමේ මාර්ග -ලදා: තොග වෙළඳාම, සිල්ලර වෙළඳාම, නියෝග්‍රන වෙළඳාම
3. සේවා මාර්ග -ලදා: ගබඩා, ප්‍රවාහන, බැංකු, රක්ෂණය වැනි උපකාරක සේවා

గෙවන ලද අයිතිකරගන්නා ලද හා උපයන ලද මාධ්‍ය

අයිතිකරගන්නා ලද මාධ්‍ය

ଲ୍ପଯନ ଲ୍ଦ ମାଦ୍ୟ

පාරිභෝගිකයන් හෝ ආයතනයට පරිබාහිර පුද්ගලයන් ස්වේච්ඡාවෙන් ආයතනයේ සන්නම පිළිබඳ කට වවනය, සර්පිලාකාර අලෙවිකරණය වැනි මාධ්‍යය මගින් සන්නිවේදනයයි. තමන් විසින් කිසිදු මුදලක් නොදරා තම නිෂ්පාදිත පිළිබඳ සූජ පණිවුඩෙක් තම පාරිභෝගික ප්‍රජාව වෙත සම්ප්‍රේෂණය වන්නේ නම් එය උපයන ලද මාධ්‍යය ලෙස හඳුන්වා දිය තැක්.

බොහෝ ව්‍යාපාර සමාජ සත්කාර කිරීම, සමාජ වගකීම් ඉටු කිරීම, ව්‍යාපාර ආවාරධිරුම පද්ධතියක් පවත්වාගෙන යාම වැනි කටයුතු සිදු කිරීමේදී ඒ පිළිබඳ දැනුවත් බාහිර පාර්ශව පූවත්පත්, රුපවාහිනී නාලිකා, ප්‍රසිද්ධ දේශනයන් අවු විවිධ මාර්ගයන්ගෙන් ආයතනය පිළිබඳව ආයතනයේ නිෂ්පාදිත පිළිබඳව කරනු ලබන දේශන, කථා, පූවත්පත් ලිපි, රුපවාහිනී සාකච්ඡා මගින් ආයතනයට ලැබෙන ප්‍රවාරය මෙනෑම සරපිලාකාර අලෙවිකරණය වැනි දේය.

ହୈରିମ ହା ନିରକ ଲିମ

සන්නිවේදන මාධ්‍ය අතරින් තමා භාවිතා කරන සන්නිවේදන මාධ්‍ය කොතරම් විෂය පථයක් ආවරණය වනවාද යන්න පිළිබඳ ව්‍යාපාරිකයාගේ දැඩ්ටීය, හැඟීම ලෙස අදහස් කරයි. නැතිනම් තමන් විසින් තම නිෂ්පාදිත පාරිභෝගිකයා වෙත ලාභ කිරීමට ඔවුන් දැනුවත් කිරීම සඳහා යොදාගත් ප්‍රවාරණ මාධ්‍ය කොතරම් දුරට පාරිභෝගික ප්‍රජාව ආවරණය කරනු ලැබුවේද යන්න ආයතන විසින් කරනු ලබන සෙවීසි කිරීමකි.

නිදසුන් - මූහුණු පොත යොදාගෙන තම නිෂ්පාදිත පිළිබඳ දැනුවත් කිරීමේදී ඒ සඳහා කොතරම් පිරිසක් අවධානය යොමු කළාද යන්න like එකක් දැමීමෙන් තේරුම්ගත හැකිය.

සන්තිවේදන මාධ්‍ය කෙරෙහි පාරිභෝගිකයා කොතරම දුරට අවදානය යොමු කරන්නේද එසේම සක්‍රීය ලෙස සම්බන්ධ වන්නේද යන්න නිරතවීම යනුවෙන් අදහස් වේ

වටිනාකම හා තෘප්තිය

වටිනාකම යනු පාරිභෝගිකයා අවශ්‍යතා ඉටු කිරීමට නිෂ්පාදිතයකට ඇති හැකියාව පිළිබඳව පාරිභෝගිකයා විසින් කරනු ලබන සමස්ත ඇගයීමයි. මෙම සමස්ත ඇගයීම සඳහා නිෂ්පාදිතයක ගුණත්වය සේවා සහ (qsp) මිල යන සාධක ත්‍රිත්වය වැඩිවීම සැලකිල්ලට ලක් කරයි. මෙහිදී නිෂ්පාදිතයක වටිනාකම ඉහළ තැබ්වීම සඳහා ගුණත්වය හා සපයනු ලබන සේවා හොඳ තත්ත්වයෙන් පැවතීම ඉවහල් වන නමුත් නිෂ්පාදිතයක වටිනාකම අඩුවීම සඳහා මිල වැඩිවීම යන සාධකය බලපායි. වටිනාකම නිෂ්පාදිතයෙන් ලැබෙන ප්‍රතිලාභය හා ඒ සඳහා දරන පිරිවැය අතර අනුපාතයකි. පාරිභෝගිකයා අපේක්ෂා කරන ආකාරයට නිෂ්පාදිතයක් බිජි කිරීම මගින් පාරිභෝගිකයා අත්පත් කර ගන්නා සතුව තෘප්තිය වේ.

පාරිභෝගිකයා අපේක්ෂා කරන වටිනාකම නිෂ්පාදිතයකින් තොලැබේ නම් පාරිභෝගිකයා අතෘප්තිමත් වන අතර අපේක්ෂා කරන වටිනාකම ඒ අයුරින්ම පාරිභෝගිකයාට හිමි වේ නම් ඔහු තෘප්තිමත් වේ. එසේම අපේක්ෂා කළ වටිනාකමට වඩා ඉහළ වටිනාකමක් නිෂ්පාදිතයෙන් ලබා දේ නම් උපරිම ලෙස තෘප්තියට පත් වේ. මෙම සංකල්ප පිළිබඳ සංජානතයන් පූද්ගලබද්ධ වේ. ඒ අනුව වටිනාකම හා තෘප්තිය අතර ඇති සම්බන්ධතාව පැහැදිලි වේ.

ප්‍රශ්න

1. පාරිභෝගික තෘප්තිය ඇති කිරීම සඳහා යොදාගත හැකි තිරණායක මොනවාද?
- පාරිභෝගික තෘප්තිය පිළිබඳ සම්ක්ෂණය
- අහිමි වූ ගනුදෙනුකරුවන් විශ්ලේෂණය
- පැමිණිලි හා යෝජනා පෙටවී හාවිතය
- රහස්‍ය සාපේපු සවාරි
2. පාරිභෝගික තෘප්තිය උපරිම කිරීමෙන් ආයතනයකට අත් කර ගත හැකි වාසි මොනවාද?
- ගනුදෙනුකරු ආයතනය හා නිෂ්පාදිත සම්බන්ධව සුබවාදී වීම / ආයතනයේ කිරීතිනාමය වර්ධනය වීම
- පාරිභෝගික පක්ෂපාතිත්වය වර්ධනය වීම
- ආයතනයේ හාණ්ඩ මෙන්ම තව හාණ්ඩද මිලදී ගැනීමට පෙළසීම
- තරගකාරී හාණ්ඩ හා ප්‍රවාරණවලට ඇදි යාම වැළකීම හා මිල සංවේදිතාව අඩුවීම
- නිෂ්පාදිත හාණ්ඩ පිළිබඳ යෝජනා ආයතනයට ඉදිරිපත් වීම
3. පාරිභෝගික වටිනාකම හා පාරිභෝගික තෘප්තිය අතර ඇති සම්බන්ධතාව විස්තර කරන්න 2019(II) :-6 IV

පාරිභෝගික අවශ්‍යතා ඉටු කිරීමට නිෂ්පාදිතයකට ඇති හැකියාව පිළිබඳ පාරිභෝගිකයා විසින් කරනු ලබන සමස්ත ඇගයීම පාරිභෝගික වටිනාකම වේ. මෙම සමස්ත ඇගයීම සඳහා නිෂ්පාදිතයක ගුණත්වය සේවා හා මිල ආදිය සැලකිල්ලට ගනී. පාරිභෝගිකයා අපේක්ෂා කරන ආකාරයට නිෂ්පාදිතයක් (බිජි කිරීම) මගින් පාරිභෝගිකයා අත්පත් කරනු ලබන සතුව පාරිභෝගික තෘප්තිය වේ. පාරිභෝගිකයා අපේක්ෂා කරන වටිනාකම නිෂ්පාදිතයකින් තොලැබේ නම් පාරිභෝගිකයාට හිමි වේ නම් ඔහු තෘප්තිමත් වේ. අපේක්ෂා කරන වටිනාකම ඒ අයුරින්ම පාරිභෝගිකයාට හිමි වේ නම් ඔහු තෘප්තිමත් වේ.

සැපයුම් දාමය

ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා සැපයීමට නිෂ්පාදිතයක් නිරමාණය කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් සැලසුම් කිරීම හා ක්‍රියාත්මක කිරීමත් නිෂ්පාදිත නිරමාණය කිරීමට අවශ්‍ය අමුලුවා ඇණවුම් කිරීමේ සිට අවසාන පාරිභෝගිකයා අතට පත් කිරීම හා ඉන් පසුත් දායකවන්නා වූ සියලුම ප්‍රවාහයි.

තරගකාරීත්වය

විහව හා පවතින සමඟාතීය නිෂ්පාදිත සහ ආදේශකයන් මගින් ඇති කරනු ලබන බලපෑමයි
තරගකාරීත්වයේ මට්ටම්

- සන්නම් තරගකාරීත්වය
- කර්මාන්ත තරගකාරීත්වය
- ස්වරුප තරගකාරීත්වය
- පොදු තරගකාරීත්වය

ප්‍රය්‍රිත්වය

- ❖ හාණ්ඩියක ආදේශකත්වය මත තරගකාරීත්ව මට්ටම් නම් කර තිබුණු සම්ඟීත් පැහැදිලි කරන්න
- සන්නම් තරගකාරීත්වය

විවිධ සන්නම් නාම යටතේ සමඟාතීය හාණ්ඩි අතර ඇතිවන තරගය.

ලදා-මැලිබන් කිරීමේ සමග ඇත්කර් කිරීමේ අතර ඇතිවන තරගය

- කර්මාන්ත තරගකාරීත්වය

සමඟාතීය හාණ්ඩියක් හෝ හාණ්ඩි පත්තියක් නිෂ්පාදනය කරනු ලබන ආයතන අතර ඇති තරගය

ලදා- බනිජ තෙල් බෙදාහැරීම සම්බන්ධයෙන් බනිජ තෙල් නීතිගත සංස්ථාව හා ඉන්දියන් මයිල් සමාගම (IOC) අතර පවතින තරගය

- ස්වරුප තරගකාරීත්වය/ආකාර තරගය

එකම පාරිභෝගික අවශ්‍යතාවක් ඉටු කිරීම සඳහා ක්‍රියාකාරන ආයතන හා පුද්ගලයන් අතර ඇතිවන තරගය නැතිනම් එකම සේවාව විවිධ ස්වරුපයන්ගෙන් සපයන ආයතන අතර ඇතිවන තරගය

ලදා-මගි ප්‍රවාහන සේවය සපයන බස්, දුම්රිය, ත්‍රිවිලර්, යනාදිය අතර ඇතිවන තරගය

- පොදු තරගය

ගනුදෙනු සහ මුදල් (ආදායම) ලබා ගැනීම සඳහා සියලු ව්‍යාපාර අතර ඇති තරගයයි

ලදා -පරිගණක ආයතන, ගෘහ හාණ්ඩි, පොත්හල්, සංචාරක, ස්වර්ණාහරණ යනාදිය අලෙවිකර ගැනීම සඳහා අදාළ ව්‍යාපාරයන් අතර ඇතිවන තරගකාරීත්වය

▪ පුවමාරුව

වටිනාකම ඇති යමක් (නිෂ්පාදිත) ද්‍රව්‍යපාර්ශවීය එකතුවක් මත දෙපාර්ශවයක් අතර ගනුදෙනු විමයි.

පුවමාරුවක් සම්පූර්ණ වීම සඳහා අත්‍යාවශ්‍යයෙන්ම තිබිය යුතු කොන්දේසි

- අවම වශයෙන් දෙපාර්ශවයක් සිටිය යුතු වීම
- එක් එක් පාර්ශවය සතු වටිනාකමක් ඇති යමක් තිබිය යුතු වීම
- එක් එක් පාර්ශව අතර අදහස් පුවමාරු වීම හා බෙදා හැරීමට හැකියාව තිබිය යුතු වීම
- එකිනෙක පාර්ශවයන්ට යමක් පිළිගැනීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට හෝ නිදහස තිබිය යුතු වීම
- එක් එක් පාර්ශවයන් විසින් අනෙක් පාර්ශව සමග ගනුදෙනු කිරීම යෝග්‍ය යැයි විශ්වාස කළයුතු වීම

▪ ගනුදෙනු

පුවමාරුවක් සමග ගනුදෙනුවක් ඇතිවන අතර පාර්ශව දෙකක් හෝ කීපයක් අතර එය සිදුවිය හැකිය. පාර්ශව දෙකක් හෝ කීපයක් හෝ අතර වටිනාකම වෙළෙඳාම් වීම ගනුදෙනුවක් ලෙස අර්ථකථනය කළ හැකිය. පුවමාරුවක් ඇති වූ බවට ගනුදෙනුව පාක්ෂීයකි.

▪ සම්බන්ධතා

පුවමාරුව හා ගනුදෙනු සාර්ථකව සිදුවීමට නම් එකිනෙක පාර්ශව (ගනුදෙනුකරු, සැපයුම්කරු, බෙදාහරින්නන්) අතර යහපත් සම්බන්ධතා ඇතිවීම අවශ්‍ය වේ. තුළතනයේ මෙය සම්බන්ධතා අලෙවිකරණය ලෙස හඳුන්වයි. ව්‍යාපාර ආයතනය සමග සම්බන්ධ වන ප්‍රධාන පාර්ශව වන ගනුදෙනුකරුවන්, සැපයුම්කරුවන් හා බෙදාහරින්නන් ඇතුළු අනෙකුත් පාර්ශව අතර දිගුකාලීනව අනෙක්නාය වශයෙන් තෘප්තිමත් හා ලාභදායී සම්බන්ධතා ගොඩනෑංවීම සම්බන්ධතා අලෙවිකරණයයි.

ප්‍රශ්න

❖ ව්‍යාපාර ආයතනයකට සිය ගනුදෙනුකරුවන් සමග සම්බන්ධතා ගොඩනගා ගත හැකි විවිධ ස්වරුප මොනවාද?

1. සරල/මූලික අලෙවිකරණය

මෙම මට්මමේදී අලෙවිකරු හාණ්ඩ හා සේවා අලෙවි කරනු ලබන අතර ගනුදෙනුකරු සමග නැවත සම්බන්ධතා ඇති කර නොගනී

2. ප්‍රතික්‍රියා අලෙවිකරණය

අලෙවිකරු හාණ්ඩ හා සේවා අලෙවි කරනු ලබන අතරම ඒවා පිළිබඳව ගැටුලු හෝ පැමිණිලි වේ නම් ඒවා අලෙවිකරුට දක්වන ලෙසට අනුබල දීම මගින් කිසියම් සබඳතාවයක් ගොඩනගා ගනී

3. වගවීම් අලෙවිකරණය

භාණ්ඩයක් හෝ සේවාවක් අලෙවි කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳව ගනුදෙනුකරුගේ ප්‍රතිචාර අධයයනය කිරීම මෙම මට්ටමේදී සිදුවේ. මෙහිදී නිෂ්පාදිතවල හොඳ තරක සොයා බැලීමට උත්සාහ කරන අතර පාරිභෝගිකයා සමග හොඳ සම්බන්ධතාවයක් වර්ධනය කර ගනී

4. සූර්ව ක්‍රියා අලෙවිකරණය

නිෂ්පාදිතයක් වෙළඳපොලට ඉදිරිපත් කිරීමට ප්‍රථම අලෙවිකරණ පර්යේෂණ පවත්වා එමගින් ලැබෙන තොරතුරු පදනම් කරගෙන ඉලක්ක පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා හා ව්‍යවමනා උපරිම ලෙස තාප්තිමත් කළ හැකි ආකාරයට නිෂ්පාදිත සකසා පාරිභෝගිකයන් වෙත ඉදිරිපත් කිරීම තුළින් ගනුදෙනුකරුවන් සමග දිගුකාලීන සම්බන්ධතා ගොඩ තාගා ගැනීමට සූර්ව සූදානමක් දක්වන තත්ත්වයක් මින් අදහස් වේ

5. හැඳුන්කාරීත්ව අලෙවිකරණය

නිරන්තරව ගනුදෙනුකරුවන් සමග සම්බන්ධතා පවත්වා ගනිමින් ඔවුන් අපේක්ෂා කරන වටිනාකම් ඉදිරිපත් කිරීමට අලෙවිකරුවන් කටයුතු කිරීම මෙහිදී දැකිය හැකිය

අලෙවිකරණ පරිසරය

ව්‍යාපාරයක අලෙවිකරණ උපාය මාර්ග සහ අලෙවිකරණ හැකියාවන්ට බලපැමි කරනු ලබන කාර්යය සහ පුළුල් පරිසර සාධක හා බලවේගයන්ය. එනම් අලෙවිකරණ පරිසරය ප්‍රධාන කොටස් දෙකකට බෙදේ.

1 කාර්ය පරිසරය :අභ්‍යන්තර/සූක්ෂ්ම අලෙවිකරණ පරිසරය

2 පුළුල් පරිසරය : බාහිර/ සාර්ව අලෙවිකරණ පරිසරය

කාර්ය පරිසරය - අදාළ ව්‍යාපාරය හා සම්බන්ධ සැපයුම්කරුවන්, බෙදාහරින්නන්, අලෙවිකරුවන් සහ ඉලක්ක ගනුදෙනුකරුවන් අන්තර්ගත වේ

පුළුල් පරිසරය - ප්‍රජා විද්‍යාත්මක, ආර්ථික, සේවාභාවික, තාක්ෂණික, දේශපාලන, නීතිමය, සාමාජික හා සංස්කෘතික පරිසර අයන් වේ

අලෙවිකරණය ව්‍යාපාරිකයාට, පාරිභෝගිකයාට මෙන්ම ආර්ථිකයටද වැදගත් වේ

ව්‍යාපාරිකයාට අලෙවිකරණයේ වැදගත්කම

- ❖ ගනුදෙනුකරුවන් නිරමාණය කර ගැනීමට හා ඔවුන් රඳවා ගැනීමට
- ❖ ආයතනයේ සාර්ථකත්වය අන්පත් කර ගැනීමට හා රඳවා ගැනීමට
- ❖ ලාභ ලැබීම අඛණ්ඩව පවත්වාගෙන යාමට
- ❖ අයිතිකරුවන් හා සේවක තාප්තිය වර්ධනයට
- ❖ තරගකාරීත්වයට සාර්ථකව මුහුණ දීමට
- ❖ වෙළඳපොල කොටස පුළුල් කර ගැනීමට

පාරිභෝගිකයාට අලෙවිකරණයේ වැදගත්කම

- ❖ තමා වියදම් කරන මුදලට උපරිම තෘප්තියක් ලැබේම
- ❖ වෙළඳපොල පිළිබඳ තෙරතුරු ලැබේමෙන් තමා දැනුවත් වීම
- ❖ වෙළඳපොල හාණ්ඩ හා සේවා සූලභ වීම
- ❖ ඉතා පහසුවෙන් නිෂ්පාදිත ලබා ගත හැකිවීම
- ❖ විවිධ හාණ්ඩ පරිභෝගිතයෙන් පිටත තත්ත්ව ඉහළ නිවා ගත හැකිවීම

ආර්ථිකයට අලෙවිකරණයේ වැදගත්කම

- ❖ නිෂ්පාදන විවිධාංගිකරණය ඇති වීම
- ❖ නිෂ්පාදනය පුළුල් වීම
- ❖ සේවා නියුක්තිය ඉහළ යාම
- ❖ ආදායම් බෙදි යාමේ විෂමතා අවම වීම
- ❖ රටේ ආර්ථික වර්ධනයට හා සංවර්ධනයට මග පැදිම

14.2 අලෙවිකරණ ද්‍රැශනයේ විකාශනය විමසමින් විවිධ අලෙවිකරණ ද්‍රැශන සසඳයි

අලෙවිකරණ ද්‍රැශනය

ව්‍යාපාරයක් සිය අරමුණු ඉවු කර ගැනීම සඳහා අනුගමනය කළ යුතු මූලික ක්‍රමවේදයන් පිළිබඳ මග පෙන්වීම අලෙවිකරණ ද්‍රැශනය ලෙස හැඳින්වේ

අලෙවිකරණ ද්‍රැශනයේ විකාශනය

තරගකාරීත්වය, තාක්ෂණයේ වෙනස් වීම හා පාරිභෝගික බල ගැන්වීම ආදී තත්ත්වයන්ගේ වෙනස් වීමන් සමග අලෙවිකරණ ද්‍රැශනයන්ද ක්‍රමිකව විවිධ වෙනස් වීම ඔස්සේ වර්තමානය දක්වා විකාශනය වී ඇත

අලෙවිකරණ ද්‍රැශනයේ විකාශනය / අලෙවිකරණ සංකල්ප

- නිෂ්පාදන සංකල්පය
- නිෂ්පාදිත සංකල්පය
- විකුණුම්/අලෙවි සංකල්පය
- අලෙවිකරණ සංකල්පය
- ගනුදෙනුකරු සංකල්පය
- සාමාජයික අලෙවිකරණ සංකල්පය
- සාකල්‍යවාදී අලෙවිකරණ සංකල්පය

නිෂ්පාදන සංකල්පය

අලෙවිකරුවන්ට මග පෙන්වන ලද පැරණිම සංකල්පයයි. මෙය විකුණුම්කරු අනිමුඛ සංකල්පයකි. මින් අදහස් වන්නේ අඩු පිරිවැයක් යටතේ නිෂ්පාදකයින්ට කැමති හාණ්ඩ වෙළඳපොල සූලභ කිරීම මගින් සිය නිෂ්පාදිත සාර්ථකව අලෙවි කර ගැනීමට හැකියාව

අැති බවයි. මෙහිදී පාරිභෝගික අවස්ථා එතරම් සැලකිල්ලක් තොදක්වන අතර ගුණත්වය ගැනීද තොතකන ලදී. නිෂ්පාදන බාරිතාව ඉහළ නැංවීම කෙරෙහි පමණක් ව්‍යාපාරිකයේ උනන්දු වූහ. මෙම සංකල්පයට අනුව අලෙවිකරුවන් විසින් පහත සඳහන් කාර්ය කෙරෙහි අවධානය යොමු කරන ලදී

- නිෂ්පාදනය හැකිතාක් වර්ධනය කිරීම / කාර්යක්ෂම කිරීම
- අඩු පිරිවැය (නිෂ්පාදන ඒකක මිල අඩු කරලීම)
- බෙදා හැරීම වඩාත් ප්‍රාථ්‍යාව සහ කාර්යක්ෂමව සිදු කිරීම

මෙම අනුව ඒකාධිකාරී වෙළඳපොල වාතාවරණයක් තුළ සහ අඩු ආදායම් ලබන පාරිභෝගික පිරිස් ඉදිරියේ මෙම සංකල්පය සාර්ථක විය හැකි යැයි සිතිය තොහැක.

ආරම්භක ස්ථානය	අවධානය	උපතුම	අවසාන ඉලක්කය
කර්මාන්තකාලාව/ නිෂ්පාදනාගාරය	නිමවුම/ නිෂ්පාදන ක්‍රියාවලිය	නිෂ්පාදන කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, පිරිවැය අවම කිරීම හා මහා පරිමාණව නිෂ්පාදනය ප්‍රාථ්‍යාව බෙදා හැරීම	නිෂ්පාදන ප්‍රමාණය ඉහළ දැමීම තුළින් ලාභ උපරිම කිරීම

නිෂ්පාදන සංකල්පය

ඉහළ ගුණත්වයකින් හා ක්‍රියාකාරීත්වයකින් යුත්ත මෙන්ම තවද හා සිත් අදා ගන්නා ලක්ෂණවලින් සමන්විත නිෂ්පාදන මිලදී ගැනීමට පාරිභෝගිකයා පෙළමේය යන දෘශ්‍යීයෙන් කටයුතු කරනු ලබන විකුණුමිකරු අහිමුබ සංකල්පයකි. වෙළඳපොල වෙනස්කම් කෙරෙහි හෝ පාරිභෝගික රුවී අරුවීකම් කෙරෙහි අවධානය යොමු තොකරයි. භාණ්ඩ විකුණා ගැනීම සඳහා විකුණුම් ප්‍රවර්ධන උපතුම කෙරෙහිද සැලකිල්ලක් තොදක්වයි. මෙම සංකල්පය අනුගමනය කරන අලෙවි කළමණාකරුවේ පහත සඳහන් කාර්ය කෙරෙහි අවධානය යොමු කරන ලදී.

- සිය අහිමතය පරිදි ආයතනයේ නිෂ්පාදනවල ගුණත්වය පිළිබඳ අවධානය යොමු කිරීම
- සිය නිෂ්පාදනයන් සුම්පූර්ණ තත්ත්වයට පත් කිරීමට අඛණ්ඩව තම කාලය හා ගුමය වැය කරමින් පර්යේෂණ හා සංවර්ධන කටයුතු සිදු කිරීම

ආරම්භක ස්ථානය	අවධානය	උපතුම	අවසාන ඉලක්කය
කර්මාන්ත ගාලාව	නිෂ්පාදනය	ගුණත්වය, වර්ධනය යන නව ගුණාංග සහිත නිෂ්පාදන ඉදිරිපත් කිරීම තුළින් ලාභ උපරිමය	ඉහළ ගුණයෙන් යුතු නිෂ්පාදන ඉදිරිපත් කිරීම තුළින් ලාභ උපරිමය

විකුණුම් සංකල්පය

පාරිභෝගිකයා පෙළඳවීමකින් තොරව නිෂ්පාදිත අලෙවිකිටීමට නොහැකිව විකුණුම් සංකල්පයේ මුළුක හරයයි. එනම් තරගකාරී විකුණුම් ප්‍රතිපත්ති හා විකුණුම් ප්‍රවර්ධන ක්‍රම අනුගමනය කිරීමෙන් විකුණුම් වැඩිකර ගැනීම මගින් ලාභය හා වෙළෙඳපොල කොටස වැඩිකර ගැනීමයි. පාරිභෝගික අවශ්‍යතා හා වූවමනා පිළිබඳ අවධානය යොමු නොකරයි. මෙයද විකුණුම්කරු අනිමුළ සංකල්පයකි.

ආරම්භක ස්ථානය	අවධානය	උපක්ම	අවසාන ඉලක්කය
කර්මාන්ත ගාලාව	නිෂ්පාදිත	පුළුල් විකුණුම් හා අලෙවි ප්‍රවර්ධන ප්‍රයත්තායන් පුළුල්ව බෙදා හැරීම	විකුණුම් වැඩිකර ගැනීම තුළින් ලාභ උපරිමය

අලෙවිකරණ සංකල්පය/ ද්විසාධක අලෙවිකරණ සංකල්පය

මෙම සංකල්පයේ හරය වන්නේ නිෂ්පාදනය කළ හැකි හාණ්ඩ නිෂ්පාදනය කරනවා වෙනුවට අලෙවි කළ හැකි හාණ්ඩ නිෂ්පාදනය කිරීමයි. එනම් තම ඉලක්ක වෙළෙඳපොලේ අවශ්‍යතා හා වූවමනා හඳුනාගෙන රේට අනුකූලව හාණ්ඩ හා සේවා නිර්මාණය කළ යුතු බවත් ඒ මගින් පාරිභෝගික තාප්තිය ලගා කර දිය යුතු බවත් මෙම සංකල්පයෙන් අදහස් වේ. මෙය පාරිභෝගික අනිමුළ සංකල්පයකි. නිෂ්පාදිතයට වඩා පාරිභෝගික අවශ්‍යතාවලට හා වූවමනා වලට මුල් තැනක් හිමිවේ.

ආරම්භක ස්ථානය	අවධානය	උපක්ම	අවසාන ඉලක්කය
ඉලක්ක වෙළෙඳ පොල	ගනුදෙනුකරු අවශ්‍යතා හා වූවමනා	ඉලක්ක අලෙවිකරණය	ගනුදෙනුකරු තාප්තිය තුළින් ලාභ අරමුණු ලගා කර ගැනීම

ගනුදෙනුකරු සංකල්පය

ගනුදෙනුකරුවන් වෙන් වෙන්ව ගෙන ඒ ඒ ගනුදෙනුකරුට ගැළපෙන පරිදි නිෂ්පාදිත ඉදිරිපත් කිරීමත්, සියලු අලෙවිකරණ උපක්ම ඒ ඒ ගනුදෙනුකරු මුල් කරගෙන සිදුකිරීමත් මගින් සිය අලෙවිකරණ ප්‍රයත්තාය සාර්ථක කර ගැනීම මෙම සංකල්පයේ අදහස වේ. මෙම සංකල්පයෙන් බලාපොරොත්තු වන්නේ දිගුකාලීනව ගනුදෙනුකරුට වටිනාකමක් ලබාදීමෙන් පසු ගනුදෙනුකරුගේ පක්ෂපාතීත්වය ලබා ගැනීමයි.

ආරම්භක ස්ථානය	අවධානය	උපක්ම	අවසාන ඉලක්කය
ඉලක්ක පාරිභෝගිකයන් අතරින් එක් එක් ගනුදෙනුකරුවාගේ රුවී අරුවීකම්	එක් එක් ගනුදෙනුකරුවාගේ රුවී අරුවීකම්	එක් පුද්ගල අලෙවිකරණය	එ ඒ ගනුදෙනුකරුවා තාප්තිමත් කිරීම හා පෙළුද්ගලික ලාභය

සාමාජික අලෙවිකරණ සංකල්පය/ ත්‍රි සාධක අලෙවිකරණ සංකල්පය

පාරිභෝගික හා සාමාජීය යහු පැවැත්ම ආරක්ෂා වන හේ වැඩි දියුණු වන පරිදි ඉලක්ක වෙළඳපාලේ අවශ්‍යතා හා ව්‍යවමනා තාප්තිමත් කිරීම සාමාජීය අලෙවිකරණ සංකල්පය ලෙස හැඳින්වේ. අලෙවිකරණ ප්‍රතිපත්ති තීරණය කෙරෙන විට වෙළඳ ලාභය, පාරිභෝගික අවශ්‍යතා, මෙන්ම සාමාජීය හිතකරහාවය පිළිබඳ කරුණු කෙරෙහිදී මෙහිදී අවධානය යොමු කෙරේ.


මෙම සංකල්පය යටතේ ප්‍රධාන පාර්ශ්වයන් 3 ක් පිළිබඳව අවධානය යොමු කරයි.

සමාජය

(සමාජ සංරක්ෂය හා සූහසාධනය)

(සමාජීය හිතකරහාවය

පිළිබඳ සැලකිලිමත් වීම)



ගනුදෙනුකරුවන්

(අවශ්‍යතා හා ව්‍යවමනා ඉටු වීම)
පාරිභෝගික අවශ්‍යතා කෙරෙහි
සැලකිල්ල දැක්වීම

ව්‍යාපාරය

ව්‍යාපාරික අරමුණු ඉටු වීම
ව්‍යාපාර ලාභය කෙරෙහි
සැලකිල්ල දැක්වීම

ආරම්භක ස්ථානය	අවධානය	උපකුම	අවසාන ඉලක්කය
මානව පැවැත්ම හා සමස්ත සමාජය	මානව අවශ්‍යතා හා සූහසාධනය	සාමාජීය හා සඳාවාරාත්මක අලෙවිකරණය	ගනුදෙනුකරුවන්ගේ හා සාමාජීය අප්ක්ෂා ඉටු කරමින් ව්‍යාපාරික අරමුණු ඉටු කර ගැනීම

සාකල්‍යවලදී අලෙවිකරණ සංකල්පය / පරිපුර්ණ අලෙවිකරණ සංකල්පය

ව්‍යාපාර ආයතනයක වඩා උසස් ප්‍රතිඵ්‍යුතු ලබා ගැනීමට නම් අලෙවිකරණයේ සියලුම සංරච්ඡක එකම අරමුණකින් යුතුව ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම අවධාරණය කෙරෙයි. එනම් තරගකාරී ව්‍යාපාර පරිසරයට වඩා යෝගා වන්නේ පරිපුර්ණ එකාබද්ධ ප්‍රවේශයකි. මේ අනුව සාකල්‍යවලදී අලෙවිකරණ සංකල්පය බිජි විය. මෙම සංකල්පය පහත දැක්වෙන අංග 4 පිළිබඳ අවධානය යොමු කරයි

1. සම්බන්ධතා අලෙවිකරණය
 2. සමෝධානිත අලෙවිකරණය
 3. අභාසන්තර අලෙවිකරණය
 4. කාර්යසාධන අලෙවිකරණය
1. සම්බන්ධතා අලෙවිකරණය

ව්‍යාපාරයේ සියලුම ඇල්මැති පාර්ශවයන් දැරස කාලීනව දෙපාර්ශවයටම ප්‍රතිඵලදායී සම්බන්ධතා ගොඩනැගීම සම්බන්ධතා අලෙවිකරණයේ ඉලක්කයයි. එහි ප්‍රතිඵලය වන්නේ ව්‍යාපාරයක් එහි සියලුම ඇල්මැති පාර්ශවයන් අතර ලාභදායී සම්බන්ධතා සහිත අලෙවිකරණ ජාලයක් නිරමාණය වීමයි.

2. සමෝදානීත අලෙවිකරණය

අලෙවිකරණ මිගුයේ සියලුම විව්‍යායන් (4ps) ඉලක්ක ගනුදෙනුකරුවන් තෑප්තිමත් කිරීම අරමුණු කරගෙන ක්‍රියාත්මක විය යුතු බව මෙහි අදහසයි. එසේ නැතහොත් ව්‍යාපාර ආයතනයේ සියලුම කළමනාකරුවන්ගේ හා සේවකයන්ගේ කාර්යයන් අලෙවිකරණ කාර්ය හා සමායෝජනය විය යුතු බවයි.

3. അഹാസ്നർത്തര അലേവികരണ്യ

ව්‍යාපාර ආයතනයේ නිපුක්ත සියලුම සේවකයන්ගේ, එනම් ඉහළම කළමනාකරුගේ සිට පහළම සේවකයා තෙක් ගනුදෙනුකරුට නොදු සේවාවක් ලබා දීමට සහයෝගයෙන් භා සත්‍යාචන එකතු වේමයි. මේ අනුව ආයතනයේ සියලු දෙනාම යෝගා මූලධර්ම හාවිතා කරන බව තහවුරු කර ගනී.

4 කිරුළෙහිභාධක ප්‍රශ්නවීත්තාවය

අලෙවිකරණ වැඩසටහන් හා ක්‍රියාමාරුග සැකසීමේදී හා ක්‍රියාත්මක කිරීමේදී සමාජ වගකීම් භාවාරෘධිරුම හා පරිසිරය පිළිබඳ අවධානය යොම කළ යතු බව මෙයින් ප්‍රහාස් කරයි

එනම් ව්‍යාපාරික ඉලක්ක සහ පාරිභෝගික තෘප්තිය කෙරෙහි අවධානය යොමු කරන අතරම සමාජය කෙරෙහිත්, අවාරධර්ම කෙරෙහිත් එක සේ අවධානය යොමු කළ යුතුම බව ප්‍රචාරණය කෙරේ.

ආරම්භක ස්ථානය	අවධානය	ලිපතුම	අවසාන ඉලක්කය
වෙළඳ පොල	අදුමැති පාරිග්‍රහයන්ගේ අපේක්ෂා හා සාමාජිය අපේක්ෂා	සම්බන්ධතා, අභ්‍යන්තර සමෝශානික හා කාර්යත්ල ඇලෙවිකරණය	අදුමැති පාරිග්‍රහයන් හා සාමාජියට ප්‍රතිලාභ ලබාදීම තුළින් ව්‍යාපාරයේ ඉලක්ක ඉටු කර ගැනීම

විභාග පෙළේන

- ❖ 2019 I-23 හැකිතාක් අවම පිරිවැයකින් භාණ්ඩ නිෂ්පාදනය කර වෙළඳපෙළ තුළ එම භාණ්ඩ සූලහ කිරීමට ව්‍යාපාරිකයෙකු දරන උත්සාහය වබාත් හොඳින් ක්‍රියාත්මක වික්ණේ තිමින සැංක්ලේෂය මගින්?

- | | |
|---|---|
| 1 අලෙවිකරණ සංකල්පය
3 විකුණුම් සංකල්පය
5 නිශ්ච්යාත ආලෙවිකරණ සිංහලීය | 2 සමාජයේ අලෙවිකරණ සංකල්ප
4 නිෂ්පාදිත සංකල්පය |
|---|---|

- ❖ 2019 II-6 IV පාරිභෝගික වට්තනාකම හා පාරිභෝගික තුප්තිය අතර ඇති සම්බන්ධතාව විස්තර කරන්න

❖ අලෙවිකරණ සංකල්පයේ උපාය මාරුග වනුයේ

1. අහ්‍යන්තර අලෙවිකරණය
2. සමෝධානික අලෙවිකරණය
3. සම්බන්ධතා අලෙවිකරණය
4. සමාජ වගකීම් අලෙවිකරණය
4. අලෙවි ප්‍රවර්ධනයයි

(...2...)

❖ පහත “අ” කොටසින් අලෙවිකරණ සංකල්පයද “ආ” කොටසින් අලෙවිකරණ සංකල්පය හා සම්බන්ධ විව්ලූයන්ද දැක්වේ

අ

1 නිෂ්පාදිත සංකල්පය

ආ

A සමස්ත හා ඒකාබද්ධ අලෙවිකරණ වැඩසටහන් කිරීමේ අවශ්‍යතාව

2 සාකලුවදී අලෙවිකරණ සංකල්පය

B පාරිභෝගික වුවමනා සොයාබලා ඒවා සපුරාලීම සඳහා නිෂ්පාදිත නිර්මාණය

3 අලෙවිකරණ සංකල්පය

C නිෂ්පාදිත සූලහ කොට අඩු මිලකට බෙදාහැරීම

4 විකුණුම් සංකල්පය

D උසස් ගුණත්වයෙන් යුත් හාණ්ඩ තිබුණුවා සාධාරණ මිලකට සැපයීම

5 නිෂ්පාදන සංකල්පය

E විකුණුම් උපතුම කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම

“අ” කොටසේ සඳහන් අලෙවිකරණ සංකල්ප “ආ” කොටසේ සඳහන් විව්ලූයන් හා අනුපිළිවෙළින් ගැලපු විට ලැබෙන පිළිතුර කුමක්ද?

1. A B C D E
2. B C D E A
3. D A B E C
4. C D E A B
5. E A B C D

(...3...)

❖ සමාජ හිතකරහාවය පිළිබඳ අලෙවිකරණ සංකල්පය තු සාධක සංකල්පයකි. මෙම සාධක ත්‍රිත්වය නම්

1 ව්‍යාපාරයේ ලාභය / පාරිභෝගිකයාගේ තෘප්තිය / සමාජ සුහසාධනය

2 අලෙවි පිරිවැටුම / සේවක තෘප්තිය / සමාජ සුහසීද්ධිය

3 නිෂ්පාදන කුමය / විකුණුම් ප්‍රවර්ධනය / ගනුදෙනුකරුගේ තෘප්තිය

4 ඉලක්ක වෙළඳපොල / පාරිභෝගිකයාගේ තෘප්තිය / ව්‍යාපාරයේ ලාභය

5 හාණ්ඩයේ තීමාව / ගනුදෙනුකරුගේ තෘප්තිය / සමාජ සුහසීද්ධිය

(...1...)

අලෙවිකරණ සංකල්පයන් සැසේදීම

සංකල්පය සහ අර්ථය	ආරම්භක අවස්ථාව	මූලික අවධානය	අලෙවිකරණ උපත්ම	අවශ්‍ය වන ඉලක්කය
නිෂ්පාදන සංකල්පය- නිෂ්පාදන සුලහ කොට අඩු මිලට භාණ්ඩ විකිණීම	නිෂ්පාදනාගාරය / කරමාන්තගාලාව	නිෂ්පාදන ක්‍රියාවලිය	ප්‍රමිති නිෂ්පාදන පිරිවැය අවම කිරීම, මහා පරිමාණව නිෂ්පාදනය පුළුල් බෙදා හැරීම	ඉහළ නිෂ්පාදන ප්‍රමාණය මගින් ලාභය උපරිම කිරීම
නිෂ්පාදන සංකල්පය- ගුණාත්මක බවින් ඉහළ භාණ්ඩ සාධාරණ මිලකට විකිණීම	නිෂ්පාදනාගාරය / කරමාන්තගාලාව	නිෂ්පාදනය	නිෂ්පාදනයේ ගුණත්වය, විවිධත්වය, නිමාව	ඉහළ ගුණත්වයෙන් යුතු භාණ්ඩ අලෙවිය මගින් ලාභය
විකුණුම් සංකල්පය- ප්‍රවර්ධන ක්ම මගින් ගනුදෙනුකරුවන් ආකර්ෂණය කර ගැනීම	නිෂ්පාදනාගාරය / කරමාන්තගාලාව	නිෂ්පාදනය	අලෙවි ප්‍රවර්ධනය	අලෙවිය වැඩි කිරීම මගින් ලාභ උපරිම කිරීම
අලෙවිකරණ සංකල්පය- පාරිභෝගික වුවමනා හඳුනා ගෙන ඒ අනුව තරගකාරී ලෙස භාණ්ඩ නිපද්‍රිම්	ඉලක්ක වෙළඳපොල	තේරාගත් පාරිභෝගික යන්ගේ රුවී අරුවීකම්	ඉලක්ක අලෙවිකරණය	පාරිභෝගික තාප්තිය මගින් ලාභ අත්පත් කරගැනීම
ගනුදෙනුකරු සංකල්පය- ඒ ඒ ගනුදෙනුකරුවන්ට ගැලපෙන ආකාරයට භාණ්ඩ නිපද්‍රිම්	ඉලක්ක පුද්ගලයා	තේරාගත් ගනුදෙනුකරුගේ රුවී අරුවීකම්	ඒක පුද්ගල අලෙවිකරණය	ඒ ඒ ගනුදෙනුකරු ව තාප්තිමත් කිරීම භා පෙන්ගලික ලාභය
සාමාජිය අලෙවිකරණ සංකල්පය- ගනුදෙනුකරුගේ මෙන්ම සමාජයේ තාප්තිමත් භාවය සඳහා භාණ්ඩ නිපද්‍රිම්	මානව පැවැත්ම භාසමස්ත සමාජය	මානව අවශ්‍යතා භාසුහසාධනය	සාමාජයීය භාසාධාරාත්මක අලෙවිකරණය	තාප්තිය මගින් පෙන්ගලික භාසාජායීය ලාභය
සාකල්‍යවාදී අලෙවිකරණ සංකල්පය- ආයතනයේ සියලුම පාරිග්‍රහ ගැන මෙන්ම සමාජයද පිළිබඳව සලකා බලා භාණ්ඩ නිපද්‍රිම්	වෙළඳපොල	අශේෂුති පාරිග්‍රහයන් ගේ අපේක්ෂා භාසාජායීය අපේක්ෂා	සමෝද්‍යානික භාසමස්ත අලෙවිකරණය	පුරුණ පාරිභෝගික විසඳුමක් ලබා දීම මගින් ව්‍යාපාරික ඉලක්ක ඉටු කර ගැනීම

14.3 ඉලක්ක අලෙවිකරණ ක්‍රියාවලිය විමසනී

වෙළඳපාල බණ්ඩනය

විෂම ගත් ලක්ෂණවලින් යුත්ත සමස්ත වෙළඳපොල සමඟාතිය ගත් ලක්ෂණවලින් යුත්ත වූ කණ්ඩායම වලට බෙදා වෙන් කිරීමයි

පාරිභෝගික වෙළෙඳපාල බණ්ඩනය සඳහා යොදා ගත්තා පදනම්

- හුගේලිය සාධක
 - ප්‍රජා විද්‍යාත්මක සාධක
 - මතෙක් විද්‍යාත්මක සාධක
 - වර්යාත්මක සාධක

පාරිභෝගික වෙළෙඳපාල බණ්ඩනයට යොදා ගත්තා පදනම් පහත සටහන මගින් දැක්විය හැකිය



සඡලදායී වෙළෙඳපොල බණ්ඩනයක් සඳහා තිබිය යුතු අවශ්‍යතා

- මැනිය හැකි වීම (Measurable)
 - අගා විය හැකි බව/ප්‍රවේශ විය හැකි බව (Accessible)
 - ප්‍රමාණවත් බව (Substantial)
 - වෙන් කොට හඳුනාගත හැකි බව (Differentiable)
 - කියාත්මක කළ හැකි බව (Actionable)

MASDA

වෙළඳපොල බණ්ඩනයේ ප්‍රයෝගන / වාසි

- සමස්ත වෙළඳපොලම විෂ්ලේෂණයට හාජනය කෙරෙන නිසා වෙළඳපොල පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගත හැකි වීම
- උචිත හා කාලීන වෙළඳපොල අවස්ථා හඳුනාගත හැකි වීම
- ආයතනය සතු සිමිත සම්පත් සංලදායී හා කාර්යක්ෂම ලෙස යොදා ගැනීමට හැකි වීම
- ආයතනයට වෙළඳපොල පිළිබඳ ඇති අවදානම අවම කර ගත හැකි වීම
- අලෙවිකරණ වැඩසටහන් වඩාත් සාර්ථකව ක්‍රියාත්මක කළ හැකි වීම

ඉලක්ක වෙළඳපොල

සමස්ත වෙළඳපොල තුළ සිටින විවිධ ගති ලක්ෂණ වලින් යුත්ත ගනුදෙනුකරුවන් හඳුනාගෙන ඒ අතරිනුත් ආයතනයට වඩාත් ආකර්ෂණීය ලෙස මෙන්ම ලාභදායීව සේවය කළ හැකි වෙළඳපොල කොටසයි

තෝරාගත් ඉලක්ක වෙළඳපොලට ගැළපෙන නිෂ්පාදිතය හෙවත් පිළිගැන්වීම සංවර්ධනය කිරීම අලෙවිකරුවන්ගේ කාර්යභාරයයි

වෙළඳපොලෙහි ස්ථාපිත කිරීම යනු හාණ්ඩයක් හෝ සේවාවක් හෝ පිළිබඳව පාරිභාගිකයන්ගේ මනසේහි ඉඩක් ඇති කරලීමයි

අලෙවිකරණයේ ජයග්‍රහණය වනුයේ යම් හාණ්ඩයක් හෝ සේවාවක් හෝ වෙළඳපොලෙහි ඉතා හොඳින් ස්ථාපිත වීමයි

වෙළඳපොලෙහි ස්ථාපිත විය හැකි ආකාර

- හාණ්ඩය තුළ විවිධ ගුණාංග හා ප්‍රයෝගන ඇතුළත් කිරීම
- තරගකරුවන්ට සාපේක්ෂව වඩා ඉහළ සේවාවක් ලබා දීම
- විවිධ ප්‍රවර්ධන උපක්ෂම හාවිතා කරමින් ගනුදෙනුකරුවන්ගේ මනස තුළ හාණ්ඩය හෝ සේවාව හෝ ගැළුරින් තැන්පත් කිරීම

ප්‍රශ්න

- ❖ වෙළඳපොල බණ්ඩනයේ විවිධ මට්ටම් මොනවාදැයි නම් කර පැහැදිලි කරන්න
 - 1 සමස්ත අලෙවිකරණය
 - 2 බණ්ඩන/ විවිධාංගිකරණ අලෙවිකරණය
 - 3 හිඛිසේ අලෙවිකරණය
 - 4 ප්‍රාදේශීය අලෙවිකරණය
 - 5 එක් එක් ගනුදෙනුකරුවන් පදනම් කරගත් අලෙවිකරණය

1 සමස්ත අලෙවිකරණය

සියලු පාරිභෝගිකයන් වෙත පොදුවේ යම් හාණ්ඩායක් මහා පරිමාණයෙන් නිෂ්පාදනය කර බෙදා හැරීමයි

2 බණ්ඩිත / විවිධාංගිකරණ අලෙවිකරණය

සමස්ත වෙළඳපොල සමජාතිය පාරිභෝගික කණ්ඩායම් කීපයකට බෙදා එක් එක් කණ්ඩායම් වෙත පුහේදීත හාණ්ඩා ඉදිරිපත් කිරීම

3 හිඛිස් අලෙවිකරණය

වෙළඳපොල බණ්ඩායක් තුළ ඇති උප වෙළඳපොල බණ්ඩායක් තෝරාගෙන මුළුන් වෙත හාණ්ඩා හා සේවා ඉදිරිපත් කිරීමයි. ඔහුම වෙළඳපොල බණ්ඩායක් තුළ යම් විශේෂීත වූ ප්‍රතිලාභයක් බලාපොරොත්තුවෙන් සිටින පිරිසකගෙන් මෙම වෙළඳපොල සමන්විත වේ

නිදුසුන් - මෝටර රථ නිෂ්පාදන සමාගම් විසින් සුපිරි ආදායම පන්තිය සඳහා මෝටර රථ ඉදිරිපත් කිරීම
මමතින් ලියන සිසුන් සඳහා පූරු නිෂ්පාදනය

4 ප්‍රාදේශීය අලෙවිකරණය

පළාත්බදව හෝ ප්‍රාදේශීයව සිටින පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා සලකා බලා එම අවශ්‍යතා උපරිම අයුරින් තාප්තිමත් වන ලෙස හාණ්ඩා හා සේවා ඉදිරිපත් කිරීම

නිදුසුන් - තුවර්ඩිලිය වැනි ශිත ප්‍රදේශ සඳහා ඇග උණුසුම්ව තබා ගැනීමට හැකි පරිදි ඇගෙලුම් නිෂ්පාදනය

5 එක් එක් ගනුදෙනුකරුවන් පදනම් කරගත් අලෙවිකරණය

එක් එක් ගනුදෙනුකරුවන් විශේෂීත වුවමනා මත හාණ්ඩා හා සේවා ඉදිරිපත් කිරීමයි

නිදුසුන් - ඇඳුම් මැසීම, නිවාස ඉදි කිරීම

❖ වෙළඳපොල බණ්ඩාය උදා මගින් දක්වන්න

භාණ්ඩ	එනුම	පාරිභෝගික කණ්ඩායම
වයස අනුව	ප්‍රමා තරුණ වැඩිහිටි	
ස්ත්‍රී පුරුෂ හාවය අනුව	කාන්තා පිරිමි	
ආදායම අනුව	ඉහළ ආදායම මධ්‍යම ආදායම පහළ ආදායම	
වංත්තිය අනුව	විධායක නිලධාරීන්ට කාර්යාල සේවකයින් පාසල් සිසුන්	
ප්‍රයෝගනයට ගන්නා අවස්ථාව අනුව	සාමාන්‍ය ගමනට උත්සව අවස්ථාවකට	
වේලාව අනුව	උදෑසනට ද්‍රවාලට සැදැසුනට	

ප්‍රශ්න

- ❖ බොහෝ ආයතන හිඩැස් අලෙවිකරණයට යොමු වීමේ ප්‍රචණතාවක් දැකිය හැකිය. එයට බලපා ඇති හේතු මොනවාද?
- පාරිභෝගිකයා වෙත ඉහළ වටිනාකමක් ලබා දීම
- විශේෂිකරණය මගින් පිරිමැසුම් ලබාගැනීම
- පාරිභෝගික අවශ්‍යතා හෝදින් තෘප්තිමත් කර ඉහළ මිලක් ලබාගැනීම
- ගනුදෙනුකරුවන්ගේ පක්ෂපාතිත්වය වර්ධනය කර ගැනීම
- ආයතනයේ වෙළඳ සංස්කෘතිය හා ද්ර්ශනය ගක්තිමත් කර ගැනීම

2019 II 6 II

(අ) වෙළඳපොල බණ්ඩනය යනු කුමක්ද?

විවිධ ගති ලක්ෂණවලින් යුත්ත සමස්ත වෙළඳපොල සමඟාතීය ගති ලක්ෂණවලින් යුත්ත වූ කණ්ඩායම් වලට බෙදා වෙන් කිරීමයි

(ආ) වෙළඳපොල බණ්ඩනය විකුණුම් වර්ධනයට උද්විත ආකාරය කෙටියෙන් පැහැදිලි කරන්න

වෙළඳපොල බණ්ඩනය තුළින් අවශ්‍යතා හා වුවමනා සපුරාලිය යුතු විශේෂික පාරිභෝගික කණ්ඩායම හඳුනාගෙන මුව්න් වෙත ලගා වීමේ පහසුව ලබා ගත හැකිය. මේ නිසා ව්‍යාපාරවලට තම සම්පත් වඩාත් එලදායීව සහ ප්‍රශස්ථා උපාය මාර්ග මගින් අලෙවිකරණ තීරණ ගත හැකි වේ. සමස්ත පාරිභෝගිකයින් අතරින් මෙම පාරිභෝගික ප්‍රතිශතය කුඩා වුවද මුව්න්ට වඩාත් එම හාණ්ඩය හෝ සේවාව වුවමනා වන හෙයින් විකුණුම් වර්ධනය වේ

2015 6 I (අ)

සැම වෙළඳපොල බණ්ඩනයක්ම සඡ්ලදායී නොවේ. සඡ්ලදායී වෙළඳපොල බණ්ඩනයක් සඳහා පැවතිය යුතු අවශ්‍යතා විස්තර කරන්න

මැනීය හැකිබව

ප්‍රමාණවත් බව

ලගාවීය හැකි බව

වෙන්කොට හඳුනා ගත හැකිබව

ත්‍රියාත්මක කළ හැකි බව

14.4 අලෙවිකරණ මිගුය / අලෙවී සමඟාතය


ව්‍යාපාර ආයතනයක් සිය ඉලක්ක වෙළඳපොලේ අලෙවිකරණ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදා ගනු ලබන උපකරණ සමූහයයි. අලෙවිකරණ මිගුය ප්‍රධාන දැංච්ටින් 2 කින් ඉදිරිපත් කළ හැකිය

1. ව්‍යාපාරිකයාගේ දැංච්ටියෙන්
2. පාරිභෝගික දැංච්ටියෙන්

ව්‍යාපාරිකයාගේ දැංච්ටියෙන් අලෙවිකරණ මිගුය කොටස් 4 කි. එය 4Ps ලෙස හැඳින්වේ

- නිෂ්පාදිතය - Product
- මිල - Price
- ස්ථානය - Place
- ප්‍රවර්ධනය - Promotion

අලෙවිකරණ මිගුයෙහි විවෘත හා ජ්‍යෙෂ්ඨනය කරනු ලබන උප විවෘත පහතින් දැක්වේ



ව්‍යාපාරිකයාගේ දැංච්ටියෙන් සේවා සඳහාද අලෙවිකරණ මිගුයක් දැකිය හැකිය
 එය හාන්ඩ් අලෙවිකරණ මිගුයට අමතරව තවත් විවෘතයන් 3ක් ඇතුළත්ව විවෘත 7 කින් සමන්විත වේ

$$7p = 4p + 3p$$

එ අනුව

- මිනිස්සු People
- ක්‍රියාවලිය Process
- හොතික වට්ටිවාව Physical evidence

ඉහත කරගැනු වලට එකතු වේ

මෙම අනුව සේවා අලෙවිකරණ මිග්‍රය 7ps ලෙස හඳුන්වයි

01 නිෂ්පාදනය

පාරිභෝගික අවශ්‍යතා හා වුවමනා ත්‍යැප්තිමත් කරන විකිණීම සඳහා වෙළෙඳපොලට ඉදිරිපත් කරන කටරම හෝ දෙයකි

02 මිල

භාණ්ඩය හෝ සේවාව හෝ ලබා ගැනීම සඳහා පාරිභෝගිකයා ගෙවන මුදලයි

03 ස්ථානය / බෙදා හැරීම

නිෂ්පාදනය වඩා සාර්ථකව අලෙවි කර ගැනීම සඳහා වෙළෙඳපොලට බෙදා හැරීමයි

04 ප්‍රවර්ධනය

නිෂ්පාදනය ගැන ඇල්මක් දක්වන ඉලක්ක හා විහව ගනුදෙනුකරුවන්ට සන්නිවේදනය සඳහා යොදා ගනු ලබන ක්‍රියාවලියයි

05 මිනිසුන්

විශේෂයාතාව ලැබූ සුහද, ආචාරයිලි විකුණුම සේවකයෝ මෙහිදී විශේෂ වේ

06 ක්‍රියාවලිය

සේවය සැපයීමට අවශ්‍ය වන මෙහෙයුම පද්ධතිය හා අලෙවියෙන් පසු සිදුවන සේවා

07 හෙළික වටපිටාව

ගනුදෙනුකරුට ඉහළ අයෙක් ලබාදීම සඳහා සේවා සපයන ස්ථානයේ පරිසරය හා වටපිටාව නිරමාණය කිරීම

අලෙවිකරණ මිග්‍රය ගනුදෙනුකරුගේ දෘශ්‍රියෙන්ද විවලා හතරක් ලෙස ඉදිරිපත් කළ හැකිය. එය 4Cs ලෙස හැඳින්වේ

පාරිභෝගික අවශ්‍යතා හා වුවමනා Customer needs and wants

පිරිවැය Cost

පහසුව Convenience

සන්නිවේදනය Commiunication

අලෙවි මිග්‍රය විකුණුම්කරුගේ හා ගැනුම්කරුගේ දෘශ්‍රි කේත්‍යයෙන් පැහැදිලි කරන්න ඇලෙවි මිග්‍රය 4ps දක්වා ඇත්තේ විකුණුම්කරුගේ දෘශ්‍රි කේත්‍යයෙනි. ඒ මගින් අලෙවිකරුවන් බලාපොරොත්තු වන්නේ ගනුදෙනුකරුවන් භාණ්ඩය මිලදී ගැනීමට පොලඹවා ගැනීමයි.

ගැනුම්කරුගේ දෘශ්‍රියෙන් බැඳුව්ව ගනුදෙනුකරුට ලැබෙන ප්‍රතිලාභ සැලකිල්ලට ලක් කිරීමක් සිදුකරයි. එය අලෙවි මිග්‍රයේ 4cs ලෙස හැඳින්වේ. මෙය Robert Lauterborn විස්තර කරන ආකාරයට විකුණුම්කරුගේ 4ps ගනුදෙනුකරුගේ 4cs සංඛ්‍යාවට සමාන්තර වේ. මෙය SIVA ආකෘතිය ඔස්සේ ඔහු විග්‍රහ කරයි. එනම් විසඳුම (Solution), තෙරතුරු (Information), වටිනාකම (Value) සහ ලාභාවම (Access) යන ලක්ෂණ මෙම විග්‍රහයට පදනම් කරගෙන ඇත.

අලෙවි මිශ්‍රයේ 4ps, 4cs හා SIVA ආකෘතිය පදනම් කරගෙන පහත වගුව සම්පූර්ණ කරන්න

SIVA ආකෘතිය	විකුණුම්කරුගේ 4ps	ගැනුම්කරුගේ 4cs
1 විසඳුම (Solution)	නිෂ්පාදිතය (Product)	ගනුදෙනුකරුගේ අවශ්‍යතා හා ව්‍යවමනා (Customer needs and wants)
2 තෙරතුරු (Information)	ප්‍රවර්ධනය (Promotion)	සන්නිවේදනය (Communication)
3 වටිනාකම (Value)	මිල (Price)	ප්‍රිචුර (Cost)
4 ලැයාවීම (Access)	ස්ථානය (Place)	පහසුව (Convenience)

සාර්ථක අලෙවිකරණයක් සඳහා අලෙවිකරණ මිශ්‍රයේ වැදගත්කම

- පාරිභෝගික ව්‍යවමනා ප්‍රශනයක් වෙළඳපාලට ඉදිරිපත් කිරීමට හැකි විමෙන් පිරිවැටුම වැඩි කර ගැනීමට හැකි වීම
- නිෂ්පාදිතයට තරගකාරීත්වයට මූහුණ දිය හැකි ආකාරයෙන් මිලක් නියම කිරීමෙන් පාරිභෝගිකයා ආකර්ෂණය කර ගත හැකි වීම
- විවිධ ප්‍රවර්ධන උපතුම හාවිතා කරමින් හාණේඩ මිලදී ගැනීමට පොලුඩා ගත හැකි වීම
- පාරිභෝගිකයාට නිෂ්පාදිත වඩාත් පහසුවෙන් ආසන්නතම ස්ථානයෙන් මිලදී ගත හැකි වන සේ එම නිෂ්පාදිත බෙදා හැරීම
- සමස්තයක් ලෙසට ආයතනයේ අරමුණු ඉටුකර ගැනීමට අලෙවිකරණ මිශ්‍රයේ සියලු විවලා උපකාරී වේ

විභාග ප්‍රශ්න

2016-6 I (අ) අලෙවිකරණ මිශ්‍රයේ “ස්ථානය” (බෙදාහැරීම) තැමති විවලායට ඇතුළත් මූලිකාංග 2ක් කෙටියෙන් විස්තර කරන්න

- මාර්ග
- ආවරණය
- ප්‍රදේශ
- මාර්ග මිශ්‍රය
- ප්‍රවාහනය
- තොග

2015 I 23 පහත දි අතුරෙන් සේවා අලෙවි මිශ්‍රයට විශේෂිත වූ විවලා ඇතුළත් නිවැරදි පිළිතුර කුමක්ද?

- වේටර, ප්‍රවාහනය, දීමනා
- සාප්‍රු අලෙවිකරුවන්, වට්ටම්, සන්නම්
- වෛද්‍යවරයා, ස්වයංක්‍රීය සේවා ක්‍රියාවලිය, වසි ගසි
- සුපරීක්ෂක, තොග, ගුණත්වය
- ප්‍රවාහනය, ඇසුරුම්, වසි ගසි

(3...)

❖ අලෙවිකරණ මිශ්‍රය අන්තර්ගත කාණ්ඩය තෝරන්න

- 1 නිෂ්පාදිතය/ක්‍රියාවලිය/ප්‍රවර්ධනය/මිල
- 2 නිෂ්පාදිතය/මිල /බෙදාහැරීම/ප්‍රවර්ධනය
- 3 නිෂ්පාදිතය/යන්ත්‍රාගාර/මිල/ප්‍රවර්ධනය
- 4 නිෂ්පාදිතය/දැවටම /බෙදාහැරීම/යන්ත්‍රාගාර
- 5 නිෂ්පාදිතය/මිල /යන්ත්‍රාගාර/මහජන සම්බන්ධතා

(...2..)

❖ නිෂ්පාදිතය,මිල,ප්‍රවර්ධනය හා බෙදාහැරීම යන උපාංග අයත් වනුයේ

- 1 ඉලක්ක වෙළෙඳපොලටය
- 2 අලෙවිකරණ මිශ්‍රයටය
- 3 අලෙවිකරණ පරමාර්ථප්‍රවලටය
- 4 ප්‍රවර්ධන මිශ්‍රයටය
- 5 අලෙවිකරණ සංකල්පවලටය

(...2..)

❖ අලෙවි මිශ්‍රයට අයත් සංරචක නම් කරන්න

- 1 නිෂ්පාදිතය
- 2 මිල
- 3 ස්ථානය
- 4 ප්‍රවර්ධනය

❖ පහත වගුවේ දැක්වෙන්නේ අලෙවිකරණ මිශ්‍රයේ විවල්‍යයන් සහ විවල්‍යයන්ට අදාළ උපකරණයන්ය

අලෙවිකරණ මිශ්‍රයේ විවල්‍යය 4ps	උපකරණ
1 නිෂ්පාදිතය	A-ප්‍රවාහනය
2 මිල	B-සාපුරු අලෙවිකරණය
3 ප්‍රවර්ධනය	C-වට්ටම්
4 ස්ථානය (බෙදාහැරීම)	D-සන්නම

විවල්‍යයන් සහ උපකරණ නිසි පරිදි ගැලපු විට ලැබෙන පිළිතුර කුමක්ද?


1. 1B,2C,3D,4A 2. 1D,2C,3B,4A 3. 1C,2D,3B,4A

4. 1A,2C,3D,4B 5. 1D,2C,3A,4B

(...2..)

14.5 නිෂ්පාදිත

මිනිස් අවශ්‍යතා හා වුවමනා ඉටු කිරීම සඳහා වෙළෙඳපොලට ඉදිරිපත් කළ හැකි කවරම හෝ දෙයකි/මිනිස් වුවමනා සපුරාලීම සඳහා යොදා ගන්නා ඕනෑම දෙයකි නිෂ්පාදිත වර්ග කළ හැකි විවිධ ආකාර



පාරිභෝගික හානේඩ්

එදිනෙදා පරිභෝගිත්තයට යොදා ගනී. බොහෝවිට පාරිභෝගික හානේඩ් හාවිතයෙන් කෙළවර වේ. මෙම හානේඩ් අලෙවිකරුවකුගේ දාම්පි කොළඹයෙන් ප්‍රධාන හානේඩ් වර්ග හතරකි

1 පහසු හානේඩ්

පාරිභෝගිකයා නිරන්තරයෙන් මිලදී ගන්නා හානේඩ් වේ

නිදුසුන් - සබන්, දන්තාලේප, පැන්, ප්‍රවත්පන්, සහල්, පාන්

2 සාප්පු හානේඩ්

හානේඩ්වල මිල හා ගුණය සැසදීමකින් තෝරා ගන්නා හානේඩයි. ඉතාම සුදුසු මිලදී ගැනීමක් සඳහා පාරිභෝගිකයා නිතරම සැලකිලිමත් වේ. කාලයක් වැයකර මිලදී ගනී.

නිදුසුන් - විදුලි, උපකරණ, ඇඳුම් පැලදුම්, පාවහන්, ගඟ හානේඩ්

3 විශේෂීත භාණ්ඩ

යම් භාණ්ඩයක් මිලදී ගැනීමට විශේෂීත උත්සාහයක් දරයි නම් ඒවා විශේෂීත භාණ්ඩ වේ. පාරිභෝගිකයා ත්‍යාප්තිමත් වන්නේ මෙම විශේෂීත භාණ්ඩය පරිභෝගිතය කිරීමෙන් පමණි. මෙවායේ මිල ඉතා ඉහළ විය හැකිය

නිදසුන් - ස්වර්ණාහරණ, මෝටර් රථ, පරිගණක, වෛද්‍ය නිරද්‍යුණා සහිත බෙහෙත් වර්ග

4 නොසේවූ භාණ්ඩ

වෙළෙඳපාලේ විකිණීම සඳහා ඇතිමුත් පාරිභෝගිකයා ඒ පිළිබඳ උත්ත්‍යුවක් නොදැක්වීම හෝ ඒ බව නොදන්නා භාණ්ඩයි. මෙවා පොදුවේ දැක්විය නොහැකි අතර පුද්ගලයාගෙන් පුද්ගලයාට නොසේවූ භාණ්ඩ වෙනස් විය හැකිය

නිදසුන් - ජීවිත රස්ක්‍රීත ම්ප්පු වර්ග, අලුත් පොත්

කාර්මික භාණ්ඩ / ව්‍යාපාරික භාණ්ඩ

වෙනත් භාණ්ඩ නිපදවීම සඳහා යොදා ගනු ලබන භාණ්ඩ වේ. භාණ්ඩ නිෂ්පාදනය කිරීමට කාර්මික භාණ්ඩ මිලදී ගන්නේ බොහෝ විට ව්‍යාපාරිකයන් බැවින් මෙවාට ව්‍යාපාරික භාණ්ඩ යන නම යෙදේ. කාර්මික භාණ්ඩ යොදා නිපදවන්නේ පාරිභෝගික භාණ්ඩ විය හැකිය. මෙම කාර්මික භාණ්ඩ ප්‍රධාන කොටස් තුනකින් යුත්ත වේ

1 ද්‍රව්‍ය භා කොටස් / අමතර කොටස්

නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා යෙදුවුම් ලෙස එකතු කරන ලද ද්‍රව්‍ය භා කොටස් නම් වේ

නිදසුන් - යකඩ, සිමෙන්ති වැනි ගෘහ නිරමාණ ආශ්‍රිත අමුදව්‍ය සහ වයර, මෙවලම් වැනි වාහන නිෂ්පාදිත උපාංග

2 ප්‍රාග්ධන අයිතම

වෙනත් භාණ්ඩ නිෂ්පාදනය කිරීම පිණීස නිෂ්පාදන ක්‍රියාවලියේදී භාවිතා වන දිගු කාලීන පැවැත්මක් ඇති නිමි භාණ්ඩ ප්‍රාග්ධන අයිතම වේ

නිදසුන් - කර්මාන්තකාලා, ගොඩනැගිලි, යන්ත්‍ර සූත්‍ර

3 සැපයුම් භා ව්‍යාපාර සේවා

❖ නිමි භාණ්ඩ නිෂ්පාදනය කිරීමට උපාකාර කර ගන්නා එහෙත් සාපේක්ෂව කෙටි කාලීන පැවැත්මක් ඇති භාණ්ඩ භා සේවා, සැපයුම් භා ව්‍යාපාර සේවා වේ.

නිදසුන් - මෙහෙයුම් උපකරණ - ලිපි ද්‍රව්‍ය, පැන්සල් භා පැන්, අල්පෙනෙති තබන්තු සහ අඩත්වැඩියා සේවා, පිරිසිදු කිරීම, අඩත්වැඩියා කිරීම, මූල්‍ය ව්‍යාපාර භා උපදේශන සේවා, මූල්‍ය සේවාවන්, නීති උපදේශක භා කළමනාකරන උපදේශක සේවා, ප්‍රවාරණය

❖ අතිතයේදී නිෂ්පාදිත හා ගේවා ලෙස වර්ග කරනු ලැබුවද, වර්තමානයේ පුද්ගල ව්‍යවහාර සංකීරණ වීම නිසා නිෂ්පාදිතවලට විවිධ අයිතම එක් වෙමින් පවතී. ඒ අනුව,

නිෂ්පාදිතයේ පූජල් වර්ගීකරණය

- හාණේඩ්
- සේවා
- අදහස්
- ඉසවු/සිද්ධි
- අත්දැකීම්
- පුද්ගලයෝ
- ස්ථාන
- සංවිධාන
- දේපල
- තොරතුරු
- අදහස්

හාණේඩ්

මිනිස් ව්‍යවහාර සපුරාලන හොඟික පැවැත්මක් සහිත ස්ථානය දැය.

නිදසුන් - ගෘහ හාණේඩ්, යන්ත්‍රෝපකරණ ඇදුම්

සේවා

මිනිස් ව්‍යවහාර ඉටු කරනු ලබන අස්ථානය දැ එනම් පාර්ශ්වයක් විසින් තවත් පාර්ශ්වයක් සඳහා ඉදිරිපත් කළ හැකි ක්‍රියාවක් හෝ ක්‍රියාකාරකම් හෝ සේවා වේ / ව්‍යවහාර සපුරාලන අස්ථානය දැය

නිදසුන් - ව්‍යාපාර රක්ෂණය, ව්‍යාපාර බැංකු කටයුතු කිරීම

ව්‍යාපාර ප්‍රවාහන සේවා පවත්වාගෙන යාම

අදහස්

වෙළෙඳපොලට ඉදිරිපත් කරන නිෂ්පාදිත පිළිබඳව නිෂ්පාදකයා තුළ හට ගන්නා අලෙවි කළ හැකි ආකාරයේ සිතිවිල්ල අදහසක් වේ / අලෙවි කළ හැකි ව්‍යාපාරික සංකල්පයකි

නිදසුන් - කැමට පෙර මිනිත්තුවක් අත් සේදීම

ශ්‍රී ලංකා ලිප ගිනි සැපයුම

ඉසුව

මිනිස් වුවමනා තාප්තිමත් කිරීම හා සම්බන්ධ විවිධ අවස්ථාය / කාලයක් හා සම්බන්ධ විවිධ අවස්ථාවන්

නිදුසුන් ඔලිම්පික් ක්‍රිඩා උගේ

වාර්ෂික සංදර්ජන

අන්තරජාතික වෙළඳ පුදර්ජන

BMICH පොත් පුදර්ජනය (සාහිත්‍ය මාසය තුළ)

පුද්ගලයෝ

මිනිස් වුවමනා තාප්තිමත් කිරීම සඳහා ඉදිරිපත් වන සුවිශේෂ හැකියා සහිත පුද්ගලයෝ වෙති

උදා -මයිකල් ජැක්සන් (ශිත ගායනය) Mr. Been (විකට නල) , දේශපාලයුදින්, ක්‍රිඩකයින්, ගායකයින්

අත්දැකීම්

යම්කිසි කාර්යයක් සඳහා පුද්ගලයකු ලබා ඇති විශේෂයෙහි දැනුම තවත් ගනුදෙනුකරුවකට අලෙවි කිරීම අත්දැකීම් වේ

නිදුසුන් - දක්ෂ ක්‍රිකට් ක්‍රිඩකයු ක්‍රිකට් පුහුණුකරුවකු ලෙස ක්‍රියා කිරීම

කදු තැගීම පිළිබඳ අත්දැකීම් ඇති පුද්ගලයකු නවක කදු නගින්නන්ට පුහුණුවක් ලබා දීම

ස්ථාන

පුද්ගලයන්ගේ වුවමනාවන් තාප්තිමත් කිරීමට හැකි විවිධ තැන් ස්ථාන වේ. සින්ගත් තැන්, විනෝදාශ්වාදයට සූදුසු තැන්

නිදුසුන් - සිගරිය, නුම්මානය, ලෝකාන්තය, බිස්නිලන්තය, යාල

සංචාරණ

මිනිස් වුවමනාවන් තාප්තිමත් කිරීම සඳහා මිනිසුන් විසින්ම ඇති කරගනු ලබන ඒකක බිභිකර ඇති සංචාරණ ඒකක, සංචාරණ වේ / සහයෝගීතාව සඳහා කණ්ඩායම් ගත වීමෙන් සිදුකරනු ලබන ක්‍රියාකාරකම්

නිදුසුන් - කායවර්ධන සමාජ, රතුකුරුස සංචාරණය, YMBA/ YMCA/ YMHA, ක්‍රිඩා සමාජය

දේපල

අයිතිය ප්‍රකාශ කරමින් භූවමාරු වන වත්කම් සම්බන්ධව ලියවිලි වර්ග මේ යටතේ දැක්වීය හැක

නිදසුන් - සාමාන්‍ය කොටස් බලපත්‍ර, භාණ්ඩාගාර ඩිල්පත්, ඉඩම් ඔප්පු

තොරතුරු

පුද්ගලයන්ට තීරණ ගැනීමට ප්‍රයෝගනවත් වන පරිදි දත්ත සැකසීම මගින් තොරතුරු බිජිවේ. ව්‍යාපාරික කාර්යයේදී වුවමනා ඉටුකර ගැනීමට තොරතුරු ප්‍රයෝගනයට ගනී

නිෂ්පාදිත මිශ්‍රය

කිසියම් විකුණුම්කරුවකු විකිණීමට ඉදිරිපත් කරන නිෂ්පාදිත කළම්, නිෂ්පාදිත මිශ්‍රය ලෙස හඳුන්වයි / ව්‍යාපාර ආයතනයක් විසින් අලෙවිය සඳහා ඉදිරිපත් කරනු ලබන සමස්ත භාණ්ඩ හා සේවා වර්ග සමුහයයි.

සමහර ආයතන එක් භාණ්ඩ අයිතමයක් පමණක් වෙළෙඳපළට ඉදිරිපත් කරන අතර සමහර ආයතන නිෂ්පාදිත කළම්යක් ඉදි කරයි

- ආයතනයක නිෂ්පාදිත මිශ්‍රය පළලකින් දිගකින් ගැහුරකින් හා සංගත භාවයකින් සමන්විත වේ
 - පළල - ආයතනය සතු නිෂ්පාදන පෙළවල් ගණන වේ
 - දිග - සියලුම භාණ්ඩ පෙළවල අන්තර්ගත නිෂ්පාදිත ගණන වේ
 - ගැහුර - එක නිෂ්පාදිත වර්ගයක් යටතේ ඉදිරිපත් කරන අයිතම සංඛ්‍යාව
 - සංගත භාවය - භාණ්ඩ වර්ග අතර ඇති සම්බන්ධතාව

නිදසුන්

දිග					
කිරී පැකට්ටු	වැනිලා		වොකලට්		
අයිස්කීම්	වැනිලා	වොකලට්	ස්ටෝරොබරි	පලතුරු	
වීම	අඟ	දොඩම්	මිශ්‍ර පලතුරු		
			750ml	375ml	345ml

මෙම රුප සටහන අනුව - පළල ජේලි 3 කි (කිරී පැකට්ටු, අයිස්කීම් වීම)

- දිග 9 කි කිරී පැකට්ටු 2
අයිස්කීම් 4
වීම 3 } 9

- ගැහුර බීම පෙලෙහි ප්‍රමාණ ක්‍රතිකින් යුත්තේ නිෂ්පාදිත ඉදිරිපත් කර ඇති හෙයින් එහි ගැහුර 3ක් එක් එක් අයිතමයෙන් කොපමණ තෝරා ගැනීම සංඛ්‍යාවක් ඉදිරිපත් කරන්නේද
- සංගත භාවය/ සම්බන්ධතාවය ඇත

ඉහත සියලුම නිෂ්පාදිත අතර කිරී පැකට්ටු භා බීම යන ඒවා පාන වර්ග වේ
ඉහත වගුව ඇසුරු කරගෙන හිස්තැන් පුරවන්න

සබන්	ලක්ස්	රාභී	කොහොම්	ප්‍රවෙන්දා
කිරිපිටි	ලක්ස්ප්‍රේ 250g 400g 1kg	මිල්ක්	රත්ති	
දැන්තාලේප	සුමුදු	සුසිදු	පූජිරි	සිනහා
රේදි සේදන කුඩා	ශයින්	වයිටි	ක්ලියර්	
			100 g 250 g 500 g	

ඉහත නිෂ්පාදිත මිශ්‍රයේ

පළල පේලි හතරකි

දිග 15

ගැහුර 3

සම්බන්ධතාවය - සම්බන්ධතාවයක් පවතී

❖ බොහෝ ව්‍යාපාර නිෂ්පාදිත මිශ්‍රයක් පවත්වා ගෙන යාමට හේතු මොනවාද?

1 පිරිවැටුම වැඩිකර ගැනීම මගින් ලාභය වැඩි කර ගැනීම

2 කිරතිනාමය වැඩිකර ගැනීම

3 එක් නිෂ්පාදිතයකින් සිදුවන අලාභ අනෙක් නිෂ්පාදිතවල ලාභයෙන් ආවරණය කර ගැනීම

4 වෙළෙඳපළ විවිධාංගිකරණය

5 ප්‍රවර්ධන භා බෙදාහැරීමේ පිරිවැය අඩු කර ගැනීම

❖ එකම නිෂ්පාදිත මිශ්‍රයක් ව්‍යාපාරිකයන් විසින් අඛණ්ඩව පවත්වා නොගනී

එම් සඳහා බලපා ඇති හේතු මොනවාද?

- පාරිභෝගික රුචියෙහි ඇතිවන වෙනස්වීම්
- තරගකාරී ආයතන විසින් අනුගමනය කරනු ලබන වෙනස්කිරීම්
- තාක්ෂණික පරිසරයේ ඇතිවන වෙනස්වීම්

❖ නිෂ්පාදිත මිගුයක සියලුම පෙළවල අන්තර්ගතව ඇති අයිතම සංඛ්‍යාව පෙන්නුම් කරන්නේ

- 1 පළලින්ය 2 දිගින්ය 3 ගැටුරින්ය 4 සංගතභාවයෙන්ය
5 එකගතතාවයෙන්ය

නිෂ්පාදිතයක ස්ථර හෙවත් මට්ටම

නිෂ්පාදිතයක් සැලසුම් කිරීමේදී ගනුදෙනුකරුට වැඩි වටිනාකමක් ලබා දීමට අලේවිකරුවකු නිතරම උත්සාහ කළයුතු කාර්යයකි. වැඩි වටිනාකමක් නිෂ්පාදිතයට එක් කිරීම සඳහා එකිනෙකට වෙනස් මට්ටම 5 ක් යටතේ අවධානය යොමු කළ යුතුය. මෙවා පාරිභෝගික වටිනාකමේ බුරාවලිය ලෙසද හඳුන්වයි

1 හර ප්‍රතිලාභය / මූලික ප්‍රතිලාභය / ප්‍රයෝග්‍යතාව

මෙය නිෂ්පාදිතයක පළමු මට්ටමයි. නිෂ්පාදිතයකින් ලබාදෙන ප්‍රධානතම ප්‍රයෝග්‍යතාවයි. ගනුදෙනුකරුවා නිෂ්පාදිතයක් නියත ලෙසට මිලදී ගන්නේ මෙම ප්‍රතිලාභය ලබා ලැබීම සඳහාය

දිනා කාබන් පැනක් මිලදී ගන්නේ ලිවීම සඳහාය

2 මූලික නිෂ්පාදිතය

මෙය නිෂ්පාදිතයක දෙවන මට්ටමයි. මෙහිදී හර ප්‍රතිලාභය මූලික නිෂ්පාදිතයක් බවට පත්වේ. භාණ්ඩයක හෝ සේවාවක අන්තර්ගත ප්‍රධාන අංග ලක්ෂණයයි

දිනා පැනක් කාබන් කුර සහිත තුඩ කොපුව තීන්ත සහිත බටය ආදියෙන් සමන්විත යුතුය

3 අපේක්ෂා නිෂ්පාදිතය

ගැනුම්කරු අපේක්ෂාකරන අංග ලක්ෂණ සහිතව නිෂ්පාදිතය ඉදිරිපත් කිරීමයි. මෙය නිෂ්පාදිතයේ තෙවන මට්ටමයි.

නිදුසුන් කාබන් පැනක් නොකැඩී හොඳින් ලියවීම, බොදනොවීම, පැහැදිලි බව, දිගුකාලයක් පැවතීම, කාබන් උතුරා නොයන ලෙස ඉදිරිපත් කිරීම.

4 වැඩි දියුණු කළ නිෂ්පාදිතය

ගනුදෙනුකරු අපේක්ෂාකරන මට්ටමටත් වඩා ඉහළ මට්ටමක් සහිතව නිෂ්පාදිතය වෙළඳපාලට ඉදිරිපත් කිරීම මෙහිදී සිදුකෙරේ. මෙය නිෂ්පාදිතයේ හතරවන මට්ටමයි. තරගකරුවන්ගේ නිෂ්පාදිතවලින් වෙන්කර දැක්වීම සඳහා අතිරේක සේවාවන් හා ප්‍රතිලාභ එක්කර ඉදිරිපත් කරනු ලබන නිෂ්පාදිතයයි.

දිනා- කාබන් පැන ලියවෙන විට ප්‍රසන්න සුවදක් වහනය වීම.


5 විභව නිෂ්පාදිතය

ගනුදෙනුකරුට අනාගතයේදී අවශ්‍ය විය හැකි යැයි සිතා නිෂ්පාදිතය සැලසුම් කිරීමේදී අංගයන් එකතු කිරීම මගින් විභව වෙළඳපොලට පිවිසීමය. මෙය නිෂ්පාදිතයේ පස්වන මට්ටමයි. භාණ්ඩයේ සියලුම සංවර්ධන මට්ටම හා පරිවර්තනනේ සහිතව අනාගත/ විභව වෙළඳපොලට පිවිසීමේ මට්ටම මෙයයි.

ලදා- අනාගතයේදී වර්තමාන පැනට වඩා දියුණු මට්ටමක පැනක් ඉදිරිපත් කිරීම

ලියන විට සංශීත රාවයක් පැතිරීම, කාබන් අවසන් වීමට ප්‍රථම ඒ බැවි දැන්වීමට සංයෝග නිකුත් කිරීම

නිෂ්පාදන මට්ටම 5



නිෂ්පාදනයක ජීවන වතුය

නිෂ්පාදනයක් සංවර්ධනය කරන අවස්ථාවේ සිට එම නිෂ්පාදිතය වෙළඳ පොල වෙත ඉදිරිපත් කර විවිධ අවධින් පසුකර වෙළඳ පොලන් ප්‍රතික්ෂේප වීම දක්වා වන සමස්ථ කාල අවධිය මෙයින් අදහස් වේ

නිෂ්පාදනයක ජීවන වතුය ගොඩ ගැනීමේදී සලකා බලන උපකළේපන කීපයකි

- 1 නිෂ්පාදනයකට නිශ්චිත ආයු කාලයක් ඇත
- 2 නිෂ්පාදනයක් අලෙවිකරුවනට වෙනස් වෙනස් අභියෝග ගෙන දෙන විවිධ අදියර කීපයක් පසු කරන බව
- 3 නිෂ්පාදනයක ජීවන වතුයේ විවිධ අදියරවලදී විකුණුම් හා ලාභය වෙනස් වේ
- 4 නිෂ්පාදනයක ගමන් කරන එක් එක් අදියරේ විවිධ ස්වරුප අනුව අලෙවිකරුවන් රටා අදාළ අලෙවිකරණ අරමුණු හා උපාය මාර්ග අනුගමනය කරන බව

නිෂ්පාදිතයක (භාණ්ඩයක) ජීවන වකුදේ ප්‍රධාන අදියර 5 කි

- 1 භාණ්ඩ සංවර්ධන අදියර
- 2 හඳුන්වාදෙන අදියර
- 3 වර්ධන අදියර
- 4 පරිණත අදියර
- 5 පිරිහිමේ අදියර

1 භාණ්ඩ සංවර්ධන අදියර

මෙම අදියර ආරම්භ වන්නේ නව භාණ්ඩය පිළිබඳ අදහස් උත්පාදනයක් සමගය. මෙම අදියරයෙහිදී විකුණුම් නොමැති අතර පර්යේෂණ හා සංවර්ධන වියදීම් දරයි

2 හඳුන්වාදෙන අදියර

මෙම අදියරේදී භාණ්ඩය වෙළඳ පොලට ඉදිරිපත් කරන අතර විකුණුම් හා ලාභය සෙමින් වැඩිවේ. බොහෝව්විට ලාභ නොමැති තරමය. එවැනි හඳුන්වා දීමට විශාල පිරිවැයක් දරන බැවිනි

3 වර්ධන අදියර

මෙම අදියරේදී විකුණුම් ඉහළ යන නිසා ලාභාංතිකයක්ද දක්නට ඇත . භාණ්ඩය ඉතාම වේගයෙන් වෙළඳපොල පිළිගනී


4 පරිණත අදියර

මෙහිදී වෙළඳ පොලහි භාණ්ඩය පිළිගෙන අවසන්ය. විකුණුම් හා ලාභ ස්ථාවරයි. වර්ධනය සෙමින් සිදුවන අතර තරගය ඉහළ යාම නිසා සෙමින් විකුණුම් හා ලාභ අඩුවීමද අවසාන කාලයේ සිදුවේ

5 පිරිහිමේ අදියර

මෙම අදියරේදී විකුණුම් පහළ යයි. ලාභය හිත වෙයි. අලාභ ලබයි.

භාණ්ඩයක ජීවන වකුය ප්‍රස්තාර ගත කිරීම



❖ හාණ්ඩයක ජීවන වකුය විශ්ලේෂණය කිරීම මගින් ව්‍යාපාරිකයෙකුට ලබාගත හැකි ප්‍රයෝගන මොනවාද?

1 එක් එක් අදියරවලට යෝගා වන පරිදි අලෙවි ප්‍රවර්ධන උපාය මාර්ග තීරණය කිරීමට හැකියාව ලැබීම (අලෙවි මිශ්‍රය යොදා ගැනීමට හැකි වීම)


2 නව හාණ්ඩය හඳුන්වාදිය යුතු අවස්ථාව හා හාණ්ඩය අත්හැරිය යුතු අවස්ථාව වටහා ගැනීමට හැකි වීම

❖ හාණ්ඩයක ජීවන වකුයේ විවිධ අදියර අතර විවිධ ලක්ෂණයන් සහයන්න

ලක්ෂණ අරමුණු හා උපායමාර්ග	හඳුන්වාදීමේ අදියර	වර්ධන අදියර	පරිණත අදියර	පිරිහිමේ අදියර
1 පිරිවැය	පිරිවැය ඉහළය	සාමාන්‍ය පිරිවැය	පිරිවැය අඩුය	පිරිවැය අඩුය
2 විකුණුම්	විකුණුම් පහළ මට්ටමක පවතී	සීසු ලෙස වැඩිවේ	උපරිම මට්ටමක පවතී	පහළ බසී
3 ලාභය	ඉතාම අඩුය අලාභද විය හැකිය	ලාභ කුමයෙන් වැඩිවේ	ලාභය ඉහළය	ලාභ පහළ වැශේ
4 අරමුණු	පාරිභෝගිකයන් දැනුවත් කිරීම හා මිලට ගැනීමට පෙළඳවීම	වෙළඳපොල කොටස ඉහළ තැංවීම	වෙළඳපොල කොටස ආරක්ෂා කර ගැනීම	පිරිවැය කපා හැරීම
5 නිෂ්පාදිත උපාය මාර්ගය	මූලික නිෂ්පාදිතය ඉදිරිපත් කරයි	නිෂ්පාදිතයට නව අංගෝජාංග එකතු කරයි	නිෂ්පාදිතය නවීකරණය කරයි	නිෂ්පාදිතය පවත්නා ආකාරයෙන් තබා ගනී
6 පාරිභෝගිකයින්	නවීකාරකයන්	මූල් අනුවර්තනකයන්	මධ්‍යස්ථාන බහුතරය	සාම්ප්‍රදායකන්
7 තරගකරුවන්	නොමැත් / අඩු සංඛ්‍යාවකි	සංඛ්‍යාව වැඩිවේ	සංඛ්‍යාව ස්ථාවර සහ කුමයෙන් අඩු වී යාමට පවත්වා ගනී	අඩු සංඛ්‍යාවකි
8 ප්‍රවර්ධන උපාය මාර්ග	දැඩි ප්‍රවර්ධන උපක්‍රම හාවතා කරයි	සාමාන්‍ය ප්‍රවර්ධන උපක්‍රම හාවතා කරයි	දැඩි ප්‍රවර්ධන උපක්‍රම හාවතා කරයි	ප්‍රවර්ධනය අඩු කරයි
9 බෙදාහැරීමේ මාර්ග	තෝරාගත් බෙදාහැරීමේ	බෙදාහැරීම වේගවත් මෙන්ම පුළුල් කරයි	බෙදාහැරීම පුළුල්ය	සීමිත වෙළඳසැලක ව බෙදා හරියි

- ❖ පහත දැක්වෙන ප්‍රස්ථාරයෙන් පෙන්නුම් කරන්නේ හාන්ඩයක ජීවන වකුයේ අදියරයන්ය මෙහි 4 වන අදියර හඳුන්වන්නේ

- 1 හඳුන්වාදෙන අදියර
- 2 වර්ධන අදියර
- 3 පරිණත අදියර
- 4 සංවර්ධන අදියර
- 5 පිරිහෙන අදියර



- ❖ කිසියම් නිෂ්පාදිතයක ජීවන වකුය දිරිස වීමට බල තොපාන්නේ

- 1 නිෂ්පාදිතය සඳහා නව වෙළෙඳපාලවල් සොයා ගැනීම
- 2 නිෂ්පාදිතය තව්‍යකරණය කිරීම
- 3 නිෂ්පාදිතය විවිධ ප්‍රමාණයන්ගෙන් ඉදිරිපත් කිරීම
- 4 නව තාක්ෂණය ඇසුරුකරගෙන වෙනත් හාන්ඩයක් හඳුන්වාදීම
- 5 නිෂ්පාදිතය සඳහා වූ ප්‍රවර්ධනය පුළුල් කිරීම

(...3...)

- ❖ 2019 II 6 v

- අ)හාන්ඩයක ජීවන වකුය (PLC) යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද?

හාන්ඩයක් හඳුන්වාදෙන (සංවර්ධන) අවස්ථාවේ සිට විකුණුම් පිරිහිමේ අදියර දක්වා පවතින අදියරයන්ය

ආ) නිෂ්පාදකයකුට හාන්ඩයක ජීවන වකුය අවබෝධ කර ගැනීම කුළින් ලැබිය හැකි වාසි 2ක් ලියන්න

- 1 හාන්ඩයක ජීවන වකුයේ එක් එක් අදියරේදී නිෂ්පාදකයාට තිබෙන අහියෝග වටහාගත හැකි වීම කුළින් එම අහියෝග සඳහා කළේනියා සූදානම් විය හැකි වීම
- 2 ඒ ඒ අදියරේදී ගත යුතු තීරණ ඉතා ඉක්මනින් හා පහසුවෙන් ගත හැකි වීම
- 3 තරගකාරී වාසි ලබා ගැනීම සඳහා ක්‍රියාකළ හැකි වීම
- 4 නිෂ්පාදනයේ එක් එක් අදියරේදී ගත යුතු අලෙවිකරණ උපක්‍රම හා කුමෝපායන් හඳුනාගත හැකි වීම
- 5 විකුණුම් ප්‍රරෝක්ජනය කළ හැකි වීම

14.6 නිෂ්පාදිත සඳහා උචිත සන්නමක් නිර්මාණය කරයි

භාණ්ඩයක අනතුතාව

භාණ්ඩයක අනතුතාව යනු කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් අනෙකුත් භාණ්ඩ හා සේවාවලින් වෙන් කොට හඳුනාගැනීමට ඇති සුවිශේෂතාවන්ය

(භාණ්ඩයක අනතුතාව හඳුනාගැනීම සඳහා ප්‍රධාන වශයෙන්ම යොදා ගනු ලබන්නේ සන්නම හා ඇසුරුමයි)

සන්නම- යම්කිසි විකුණුම්කරුවකගේ නිෂ්පාදිත තරගකාරී නිෂ්පාදිතවලින් වෙන් කොට හඳුනාගැනීම සඳහා භාවිතා කළ හැකි නමක්, වචනයක්, සංකේතයක්, සලකුණක්, මෝස්තරයක් නැතහොත් ඒවායේ සංයෝගයක් සන්නමක් (Brand) ලෙස හඳුන්වයි

සන්නමක කොටස් 2කි

- 1 සන්නම් නාමය (Brand Name)
- 2 සන්නම් ලකුණ (Brand mark)

සන්නම් නාමය → යනු සන්නමක උචිතවාරණය කළ හැකි කොටසයි

දින මැලිබන් මාරි, මංචි මාරි, මැලිබන් නයිස්, මංචි නයිස්

සන්නම් ලකුණ → සන්නමකට ආවේණික වූ ලාංඡනයයි. නැතිනම් උචිතවාරණය කළනොහැකි දායාමාන ලාංඡනයයි

දින අලියා පපබිම්, අලියා සිසිල් බීම දායාමාන ලාංඡනය අලියා වේ

සන්නම් ලකුණ ලියාපදිංචි කළ විට වෙළඳ ලකුණ (Trade mark) ලෙස හැඳින්වේ

- ශ්‍රී ලංකාවේ ව්‍යාපාර සිය සන්නම 2003 අංක 06 දරණ බුද්ධිමය දේපල පනත යටතේ වෙළඳ ලකුණු ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ යුතුය. සන්නම් නාමය හා සන්නම් ලකුණ ලියාපදිංචි කිරීමෙන් රට නීත්‍යානුකූල රෙකුවරණයක් ලැබේ. මෙහි ලියාපදිංචිය ලබාගත් බව අන් අයට දැක්වීම සඳහා බොහෝවිට වෙළඳ ලකුණ සමග (R) හෝ (TM) යන සංකේතය භාවිතා කරයි.



SONY



TOYOTA

ජොඳ සන්නමක පැවතිය යුතු ගුණාංග

- කෙටි හා සරල වීම
- උච්චාරණය හඳුනාගැනීම සහ මතක තබාගැනීම පහසු වීම
- නිෂ්පාදනයේ මූලික ගුණාංග, ප්‍රයෝග්‍යතාව පිළිබඳ අදහසක් ඇගැවීම
- පහසුවෙන් වෙනත් භාෂාවකින්ද හැඳින්විය හැකිවීම
- තරගකරුවන්ගේ සන්නමවලට වඩා වෙනස්විය යුතුවීම
- කිසියම් සංස්කෘතියක් නියෝජනය වීම

විවිධ සන්නම් වර්ග

පොද්ගලික සන්නම්
පවුල් සන්නම්
ජාතික සන්නම්
භාණ්ඩ සන්නම්.

පොද්ගලික සන්නම්

නිෂ්පාදකයා විසින් නිෂ්පාදිත වෙළඳුන්ට අලෙවි කළ පසුව වෙළඳුන් විසින් එම නිෂ්පාදිත සඳහා නිරමාණය කරගන්නා සන්නමයි.

නිදුසුන් : අරලිය සීනි, නිපුණ සහල්, අරලිය සහල්, විජය මිරිස් කුඩා

පවුල් සන්නම්

යම් නිෂ්පාදන ආයතනයක් එකම සන්නමක් යටතේ භාණ්ඩ පෙළක් ඉදිරිපත් කිරීම
නිදුසුන් : MD නිෂ්පාදන, හරිස්වන්ද නිෂ්පාදන, ගිලිපේස්, සෝනි

ජාතික සන්නම්

යම් නිෂ්පාදකයෙක් සිය නිෂ්පාදිත ස්වකීය සන්නම යටතේ වෙළඳපොලට ඉදිරිපත් කරයි නම් එම සන්නම ජාතික සන්නමයි.

නිදුසුන් : සිංගරු, Coca Cola, IBM

භාණ්ඩ සන්නම්

යම් ආයතනයක් විවිධ නිෂ්පාදිත සඳහා වෙන් වෙන්ව සන්නම භාවිතා කිරීම
නිදුසුන් : ලිවර බුදරස් නිෂ්පාදිත වන සන්ලයිට, ලක්ස්, සිග්නල්, ඇස්ට්‍රා

ප්‍රයෝග

- ❖ 2018 I (48) සන්නමකින් යුතුව හාණ්ඩ වෙළඳපොලට ඉදිරිපත් කිරීමෙන් නිෂ්පාදකයෙකුට ලැබෙන වාසි හතරක් සඳහන් කරන්න
 - අනෙකුත් තරගකාරී සන්නමවලින් තම ආයතනයේ සන්නම වෙන් කොට හඳුනාගැනීමට හැකි වීම මගින් අනනුතාව රැක ගත හැකි වීම
 - ඇණවුම් ලබා ගැනීමේදී පහසු වීම
 - නෙතික ආරක්ෂාව ලැබීම
 - හාණ්ඩයේ විශේෂ ගුණයන් පිළිබඳ පාරිභෝගික විශ්වාසය තහවුරු කර ගැනීම
 - පාරිභෝගිකයන් අතර සන්නම් පස්සපාතීත්වය ඇති කර ගත හැකි වීම
 - උසස් සන්නමකට වෙළඳපොල තුළ වට්නාකමක් ලැබීමෙන් ව්‍යාපාරයට වට්නාකමක් නිර්මාණය වීම
 - සන්නමේ කුඩා කුඩා වෙනස්කම් කිරීම මගින් විවිධ පාරිභෝගික කාණ්ඩ ඉලක්ක කළ හැකි වීම

නිදසුන් - සිග්නල් ජ්‍යෙෂ්ඨ

අැන්කර 1+
- ❖ වෙළඳ ලකුණ හා සන්නම් නාමය අතර වෙනස්කම් දක්වන්න

වෙළඳ ලකුණ	සන්නම් නාමය
<ul style="list-style-type: none"> • උච්චාරණය කිරීමට හෝ නොකිරීමට පූඩ්‍රවන • නිෂ්පාදකයින් විසින් තම හාණ්ඩ හඳුනා ගැනීම පිණිස ඉදිරිපත් කරන නමක්, ලකුණක් හෝ එම දෙකම විය හැකිය • වෙළඳ ලකුණක් අනිවාරයයෙන්ම ලියාපදිංචි කළ යුතුය • නිෂ්පාදකයෙකුට වෙළඳ ලකුණු ඇත්තේ එකකි 	<ul style="list-style-type: none"> • අනිවාරයයෙන්ම උච්චාරණය කළ හැකිය • නිෂ්පාදකයින් තම නිෂ්පාදන විවිධ නමවලින් ඉදිරිපත් කිරීමට යොදා ගන්නා සංයු නාම වේ • සන්නම් නාමයක් ලියාපදිංචි කිරීම අනිවාරය නැත • සිය හාණ්ඩ අනුව සන්නම් නාම රාකියක් තිබිය හැකිය

❖ ව්‍යාපාරිකයෙක් සන්නමක් තෝරාගැනීමේදී සැලකිල්ල දැක්විය යුතු කරුණු මොනවාද? (සන්නම නාමයක තිබිය යුතු යහපත් ගුණාංග)

- හාණ්ඩයේ මූලික ප්‍රයෝග්‍යතාව පිළිබඳ අදහසක් සන්නම නාමයෙන් ජනිත කිරීම
- උච්චාරණයට, හඳුනාගැනීමට හා මතකයේ රඳවා ගැනීමට හැකිවීම
- කරගකාරී හාණ්ඩවලින් වෙන්කොට හඳුනාගත හැකි නමක් වීම
- ලියාපදිංචියට හා තෙත්තික ආරක්ෂාව ලබා ගැනීමට හැකි විය යුතුවීම
- පහසුවෙන් වෙනත් හාජාවකට පරිවර්තනය කළ හැකිවීම
- දේව අරථ හෝ වැරදි අරථ ගෙන නොදීම
- ආගමට හෝ ජාතියකට අහිතකර නොවීම
- ඕනෑම කුඩා ප්‍රමාණයෙන් මෙන්ම විශාල ප්‍රමාණයෙන්ද ඉදිරිපත් කළ හැකිවීම
- වෙනත් සන්නම නාමයකට ආසන්න නොවීම

❖ වෙළඳ ලකුණු හා සන්නම මගින් සිල්ලර වෙළඳන්දාට හා පාරිභෝගිකයාට ලබා ගත හැකි වාසි දක්වන්න

සිල්ලර වෙළඳන්දාට	පාරිභෝගිකයාට
<ul style="list-style-type: none"> • ජනප්‍රිය හාණ්ඩ වර්ග තෝරා ගැනීමට හැකිවීම • මිල ගණන් මතක තබා ගැනීමට පහසු වීම • රාක්කවල ඇසිරීමේදී හා වර්ග කිරීමේදී යොදාගත හැකිවීම • පැමිණිලි හාර ගැනීමට හා පැමිණිලි කිරීමට පහසු වීම • ව්‍යාපාරිකයාට සන්නමක් ආරක්ෂා වීමට හැකිවීම 	<ul style="list-style-type: none"> • ව්‍යාපාරිකයාට සන්නමක් ආරක්ෂා වීමට හැකිවීම • තමන්ට අවශ්‍ය හාණ්ඩය පැහැදිලිව නම කර ලබා ගැනීමට හැකිවීම • ජනප්‍රිය හා හොඳ තත්ත්වයේ හාණ්ඩ මිලදී ගැනීමට පහසු වීම • මිල ගණන් මතක තබා ගැනීමට පහසු වීම • පැමිණිලි ඉදිරිපත් කිරීමේ පහසුව

❖ සන්නම හිමිකාරීත්වය යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද?

ව්‍යාපාරිකයාට සන්නමක් පිළිබඳ සැබැං අධිතියක් ඇතිවීමයි. එවැනි හිමිකාරීත්වයක් පැවතීමට පහත සඳහන් කරුණු සම්පූර්ණ විය යුතුය

- 1 සන්නම පිළිබඳ පාරිභෝගිකයන් දැනුවත් වීම
- 2 ගුණත්වය තහවුරු වීම
- 3 වෙළඳ ලකුණ ලෙස තෙත්තිකව ආරක්ෂාව ලැබීම
- 4 සන්නම පක්ෂපාතීත්වයක් ඇති වීම

❖ සන්නම් පක්ෂපාතීත්වය යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද?

සන්නම් පක්ෂපාතීත්වය යනු කිසියම් සන්නමක් කෙරෙහි පාරිභෝගිකයන් දක්වන කැමැත්තයි. සන්නමක් වෙත පාරිභෝගිකයාගේ පක්ෂපාතීත්වය ලබා ගත හැකි ව්‍යවහාර් එය අලෙවිකරණ පරිග්‍රමයෙන් අඩක් සම්පූර්ණ වීමක් ලෙස සැලකිය හැකි බව පොදු විශ්වාසයයි

❖ 2019 I 38 (අ) නිෂ්පාදකයකු විසින් එකම සන්නමක් යටතේ හාන්ච් පෙළක් ඉදිරිපත් කිරීම පවුල් සන්නම ලෙස හඳුන්වන අතර නියමිත වෙළෙන්දෙකු වෙනුවෙන් සන්නමක් නිරමාණය කිරීම පොදුගැලික සන්නම ලෙස හඳුන්වයි

14.7 නිෂ්පාදිත සඳහා ආකර්ෂණීය ඇසුරුමක් හා ලේඛලයක් සැලසුම් කිරීම

ඇසුරුම්කරණය (Packaging)

- හාන්ච්යක් සඳහා දව්‍යතයක් (Wrapper) හෙවත් මතුපිට ආවරණයක් හෝ බහාලුවක් හෝ (Container) නිරමාණය කිරීමේ හා නිපදවීමේ කාර්යය ඇසුරුම්කරණය ලෙස හැඳින්වේ
- හාන්ච්යකට ආරක්ෂාවක් ලබාදීම සඳහා යොදන දව්‍යතය ඇසුරුම ලෙස හැඳින්වේ. ඇසුරුම සාමාන්‍යයෙන් සන්නම/වෙළඳ ලකුණ සහිතව මුදණය කරන අතර එය ආවේණික ලක්ෂණවලින් යුතු තව්. ඇසුරුම දුටු පමණින් හාන්ච්ය පහසුවෙන් හඳුනා ගත හැකිය. ඇසුරුමක හැඩිය, වර්ණය එකාකාරී වේ
- ඇසුරුමක මුළුකම කාර්යය හාන්ච්යකට ආරක්ෂාව ලබාදීම ව්‍යවත් වර්තමානයේදී එය අලෙවිකරණ උපකරණයක් ලෙසද හාවිතා කරයි

ඇසුරුම් මට්ටම් ජකින් හඳුනාගත හැකිය (ඇසුරුම් වර්ග)

1. ප්‍රාථමික ඇසුරුම

භාන්ච්යක ප්‍රථම ඇසුරුමයි/දව්‍යයක් හෝ හාන්ච්යක් මුල්වරට ඇඟිරීම නිදසුන් - කිරීමි බහා ඇති පොලියුරුතින් ඇසුරුම දන්තාලේප වියුතය

2. ද්විතීයික ඇසුරුම

ප්‍රාථමික ඇසුරුමකට පිටතින් ඇති වෙනත් ඇසුරුමක් නිදසුන් - කිරීමි ඇතුළත් පොලියුරුතින් ඇසුරුම බහා ඇති කාඩ්බුෂ් ඇසුරුම දන්තාලේප වියුතය බහාලන කාඩ්බුෂ් ඇසුරුම

3. ප්‍රවාහන ඇසුරුම

ප්‍රාථමික හා ද්වීතීයියික ඇසුරුම් සහිත නිෂ්පාදිත තොගයක් ප්‍රවාහනය කිරීමේදී භාවිතා කරන විශාල බහාලුවකි

නිදසුන් - කිරීමේදී ඇතුළත් කාඩ්බෝඩ් පෙට්ටි 24ක් බහාලු විශාල පෙට්ටියක් දන්තාලේප ටියුන් පෙට්ටි 120ක් ඇතුළත් විශාල පෙට්ටියක්

ඇසුරුමක් සැලසුම් කිරීමේදී සැලකිය යුතු කරගෙන

- නිෂ්පාදිතයේ ස්වභාවය

නිදසුන් - කැබේන බිඳෙන සූළු බව,
දියර වර්ගද සන වර්ගද යන බව,
නගාස වන සූළු බව

- ඇසුරුමෙන් නිෂ්පාදිතයට ලැබෙන ප්‍රයෝගන

නිදසුන් - නිෂ්පාදිතයට ආරක්ෂාවක් ලැබීම,
නිෂ්පාදිතය හඳුනා ගැනීමට පහසු වීම,
නිෂ්පාදිතය පිළිබඳ තොරතුරු සැපයීම,
ආකර්ෂණීය පෙනුමක් ලබාදීම,
ප්‍රවර්ධන උපකරණයක් ලෙස භාවිතා කළ හැකි වීම,
ගබඩාකරණය,බෛදාහැරීම,අලෙවිසැල්වල පුද්ගලනයට හා
පාරිභෝගිකයාට පහසුවක් ඇති කිරීම

- තාක්ෂණීක යෝග්‍යතාව

නිදසුන් - සෞඛ්‍යාරක්ෂිත බව
රසායනික ද්‍රව්‍ය අඩංගු වී ඇති බව
කල් තබාගත හැකි බව

- ඇසුරුමේ අංග

නිදසුන් - දිග,පළල,බර
නිෂ්පාදිතයේ හැඩය

- වෙළෙන්දාට ඇති පහසුව

නිදසුන් - ගබඩාකරණයට ඇති පහසුව
පුද්ගලනයට ඇති පහසුව
ප්‍රවාහනයට ඇති පහසුව

- පාරිභෝගිකයාට ඇති පහසුව හා ප්‍රයෝගන

නිදසුන් - තෝරාගැනීමට,
රගෙන යාමට,
වෙනත් ප්‍රයෝගන සඳහා භාවිතා කළ හැකිවීම

- පරිසර හිතකාම් බව
 - නිදුසුන් - ප්‍රතිවත්තිකරණය කළ හැකි වීම
දිරාපත් වන බව
 - ඇසුරුම් සඳහා වැයවන පිරිවැය
- ❖ ඇසුරුමක් මගින් පාරිභෝගික ආරක්ෂාව සැපයෙන ආකාරය දක්වන්න

 - හාන්චිය නරක් වීම, වාෂ්ප වීම, පලුදු වීම වැළැක්වීම
 - හාන්චියේ ත්‍රිත්වය, ගුණත්වය හා සෑලදායිත්වය ආරක්ෂා වීම
 - ආහාර විෂ වීම, රසය හිග වීම, විෂ දුව්‍ය හා වෙනත් දුව්‍ය සමග මිශ්‍රණ වීම වැළකීම
 - අනතුරුදායක හාන්චි පිළිබඳ සුරක්ෂිත ඇසුරුම් හාවතා කිරීම මෙන්ම ඒවා පිළිබඳ අවවාද සහිත ඇසුරුම් යෙදීම මගින් පාරිභෝගික සුරක්ෂිතතාව ඇතිවීම

ඇසුරුම්වල සංකේත යෙදීම මගින් තොරතුරු ලබාදේ. ඇසුරුමෙහි විවිධ සංකේත හාවතා කිරීමේදී පාරිභෝගිකයාට විශේෂ තොරතුරු ලබාදේ. ලෝක වෙළෙඳපාලට හාන්චි ඉදිරිපත් කිරීමේදී මේවා විශේෂයෙන්ම යොදා ගන්නා අතර ඊට හේතුව වන්නේ සංකේත විශ්ව හාජාවක් විමයි

විශ්ව නිෂ්පාදිත සංකේතය (Universal Product Code) යොදා ගැනීම

පරිගණකයෙන් කියවීමට හැකි ආකාරයට පිටත ඇසුරුමෙහි මූලුණය කර ඇති කෙටි සංකේතය විශ්ව නිෂ්පාදිත සංකේතය ලෙස හඳුන්වයි. බොහෝවීට අන්තර්ජාතික වෙළෙඳාමට හාන්චි ඉදිරිපත් කිරීමේදී මේවා යොදා ගනු ලබයි. ප්‍රධාන වශයෙන් ලෝක වෙළෙඳපාලට හාන්චි ඉදිරිපත් කිරීමේදී විවිධ හාජාවලින් හාන්චි පිළිබඳ විස්තර ඉදිරිපත් කරන විට ප්‍රශ්න මතු විය හැකිය. එයට පිළියමක් ලෙස මෙය වැදගත් වේ. මෙහි පහත සඳහන් තොරතුරු ඇතුළත් වේ.

- නිෂ්පාදිත රට
- නිෂ්පාදකයා
- හාන්චිවල ගති ලක්ෂණ
- හාන්චි වර්ගය

- ❖ ඇසුරුමක් මගින් සිදුවීය හැකි අවාසි මොනවාද?

 - හාන්චියේ මිල ඉහළ යාම කෙරෙහි ඇති කරනු ලබන බලපෑම
 - පරිසර දුෂ්ඨණය සිදුවීමට ඇති ඉඩකඩ
 - හාන්චියේ නියම ස්වරුපයට වඩා පෙනුමක් අන්වර්තන කිරීමට හැකි වීම නිසා පාරිභෝගිකයන් තොමග යාම

❖ අසුරුමක් තීරණය කිරීමේදී සලකා බැලිය යුතු සාධක මොනවාද?

- අසුරුම කුමක් වියපුතුද යන්න හා ඉන් හාන්චයට කුමන සේවයක් ඉටු කරයිද යන්න සලකා බැලිම
- අසුරුමෙහි අංග තීරණය කිරීම (හැඩය,පාට,දිග)
- යෝග්‍ය බව
- කියවීමේ හැකියාව හා පෙනුම පරීක්ෂාව
- වෙළෙන්දෙකුට ඇති පහසු බව පිළිබඳ පරීක්ෂාව
- පාරිභෝගිකයාට ඇති පහසු බව පිළිබඳ පරීක්ෂාව
- පරිසරයට හානි සිදු තොවන ලෙස වග බලා ගැනීම

❖ හාන්චයක අසුරුමකින් අභේක්ෂා කරන්නේ?

- | | |
|--------------|--------------------|
| 1. ආරක්ෂාවයි | 4. දැනුවත් කිරීමයි |
| 2. ආකර්ෂණයයි | 5. ඉහත සියල්ලමය |
| 3. පහසුවයි | |

(...5..)

❖ 2018 II -6 -III අ) නිෂ්පාදකයකු තම හාන්චවලට අසුරුමක් යෙදීමට මැලිකමක් දක්වයි.අසුරුමකින් යුත්තව තම හාන්ච වෙළෙදපාලට ඉදිරිපත් කිරීම සඳහා නිෂ්පාදකයා උනන්දු කිරීම සඳහා යොදා ගත හැකි කරුණු 4ක් සඳහන් කරන්න

- 1.අසුරුම් සහිත හාන්ච සඳහා පාරිභෝගික ආකර්ෂණය ඉහළ වීම
- 2.ව්‍යාපාරයේ සන්නමයෙහි ප්‍රතිරූපය ඉහළ යාම
- 3.හාන්චයට ආරක්ෂාවක් ලැබීම
- 4.හාන්චය පිළිබඳ තොරතුරු සැපයිය හැකිවීම
- 5.ප්‍රවර්ධනය පහසු වීම

ලේඛල්කරණය

නිෂ්පාදිත හාවිතයට අවශ්‍ය තොරතුරු අසුරුමේ දැක්වීම හෝ පාරිභෝගිකයා ආකර්ෂණය සඳහා ලේඛලයක් නිර්මාණය කිරීම හා එයට අදාළ ක්‍රියාවලියයි.අසුරුමේම කොටසක් ලෙස ලේඛල්කරණය හැදින්විය හැකිය

ලේඛලය

නිෂ්පාදිතය පිළිබඳ යම් යම් තොරතුරු දැක්වීම සඳහා අසුරුමේම කොටසක් ලෙස යොදා ගනු ලබන්නේ ලේඛලයයි

ලේඛනයක ඇතුළත් විය යුතු කරගැනීම

- නිෂ්පාදනය සම්බන්ධ තොරතුරු (නිෂ්පාදකයා,නිෂ්පාදිත රට,ලියාපදිංචි අංකය)
- භාණ්ඩයේ තම හෝ සන්නම
- මිල
- අඩංගු ද්‍රව්‍ය
- නිෂ්පාදිත දිනය
- කල් ඉකුත් වීමේ දිනය
- ගබඩා කිරීම,ප්‍රවාහනය හා භාවිතා කිරීමට උපදෙස්

❖ පාරිභෝගිකයාට තම ආරක්ෂාව සඳහා ලේඛනයක් වැදගත් වන්නේ කෙසේදැයි දක්වන්න

1 නිෂ්පාදකයාගේ තම සහ ලිපිනය

භාණ්ඩ දේශ සහිත වූ විට නිෂ්පාදකයාට පැමිණිලි කිරීමට හැකි වීම හා ඔහුට විරැද්ධිව තබු පැවරීමට හැකිවීම

2 මිල

භාණ්ඩයේ මිල දැනගැනීම නිසා වෙළෙන්දන්ට වැඩි මිලක් ගෙවීමට සිදු නොවේ

3 අඩංගු ද්‍රව්‍ය

පෝෂණ තොරතුරු,සංරක්ෂණ ද්‍රව්‍ය,වර්ණක,රසකාරක යනාදී තොරතුරු දැන ගැනීමෙන් භාණ්ඩ වල ගුණාත්මක බව හා සෞඛ්‍යාරක්ෂිත බව මෙන්ම තමන්ගේ අවශ්‍යතාවට අනුකූලදැයි සොයා බැලිය හැක

4 කල් ඉකුත් වීමේ දිනය

ආරක්ෂාව සහිතව සහ ගුණාත්මක බවින් යුතුව අදාළ භාණ්ඩය භාවිතා කළ හැකි කාලය දැන ගත හැකි වීම

5 ගබඩා කිරීමට දී ඇති උපදෙස්

අනතුරු වළක්වාලීමටත් දිගු කාලයක් ගුණත්වය රෙක ගැනීමටත් අවස්ථාව ලැබේ

6 අනතුරු ඇගෙවීම හෝ අවවාද

අනතුරුවලින් ආරක්ෂා වීමද සෞඛ්‍යයට හානිකර වන දැ සිදු නොවීම

❖ 2016 -II 6 II (ආ) නිෂ්පාදිතයක ලේඛනයක් තුළින් පාරිභෝගිකයාට දැන ගත හැකි තොරතුරු 4ක් සඳහන් කරන්න

1 නිෂ්පාදනය සම්බන්ධ තොරතුරු

2 භාණ්ඩ හෝ සන්නම

3 මිල

4 අඩංගු ද්‍රව්‍ය

5 නිෂ්පාදිත දිනය

6 කල් ඉකුත් වීමේ දිනය

7 ගබඩා කිරීමට හා ප්‍රවාහනයට උපදෙස්

14.4 නිෂ්පාදිතය සඳහා යෝග්‍ය මිල තීරණය කරන ආකාරය විමසයි

මිල

- මිල යනු කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් හෝ සඳහා ගැනුම්කරුවෙකු විසින් ගෙවන ලද මුදල්මය අගයයි
- භාණ්ඩයක් හෝ සේවාවක් හෝ ලබාගැනීම හෝ භාවිතා කිරීම හෝ මගින් පාරිභෝගිකයා ලබන ප්‍රතිලාභය හා තෘප්තිය වෙනුවෙන් ඩුට්‍රමාරු කර ගැනීමට කැමති වටිනාකම මිල ලෙස පූල්ල්ව දැක්විය හැකිය

විවිධ ව්‍යාපාර සම්බන්ධයෙන් මිල ප්‍රකාශ වන ආකාර

ගොඩනැගිලි බදු දීම	- බදු කළිය (Rent)
බැංකුවක ආයෝජනය කිරීම	- පොලි (Interest)
උපකාරක පන්ති ගෙවීම්	- පන්ති ගාස්තු
ගුමය	- වැටුප් හා වේතන (Wages & Salaries)
රක්ෂණය වැනි සේවා	- වාරිකය (Premium)
දුරකථනය භාවිතා කිරීම වැනි	- ගාස්තු (Rates)
සේවා	
කොටස්වල ආයෝජනය	- ලාභාංග/ප්‍රාග්ධන ලාභ (Dividend/Capital gain)

ගැනුම්කරුවෙකු භාණ්ඩයක් මිලදී ගැනීමේදී සලකා බලන ප්‍රධානම සාධකය මිල වේ.


අලෙවිකරණ මිශ්‍රයේ විව්‍යායන් ඇසුරින් ආදායම් ලබාදෙන එකම විව්‍යාය මිල වන අතර අනෙකුත් සියලුම විව්‍යායන්ගෙන් නියෝජනය කරන්නේ පිරිවැයයි

මිල කිරීමේ පරමාර්ථ

- වෙළඳපාල තුළ රඳී සිටීම
- වර්තමාන ලාභ උපරිම කිරීම
- වෙළඳපාල කොටස උපරිම කිරීම
- වෙළඳපාල සාරය උරා ගැනීම
- නිෂ්පාදිත ගණන්ව නායකත්වය

මිල කිරීමේදී සලකා බලන සාධක 3කි 3C's

- 1 පිරිවැය (Cost)
- 2 තරගකරුවන්ගේ මිල (Competition)
- 3 ඉල්ලුම (Customers demand)



1 පිරිවැය තැකුරු මිල ක්‍රමය

a ලකුණු කළ මිල ක්‍රමය

නිෂ්පාදිතයේ පිරිවැයට ලාභ ප්‍රතිගතයක් එකතු කර මිල තීරණය කරයි

$$\text{ලකුණු කළ මිල} = \frac{\text{එකක පිරිවැය}}{1 - \text{අපේක්ෂිත ලාභය}}$$

b ඉලක්ක ඉපයුම් මිල ක්‍රමය

ආයෝජනය මත ලැබෙන ලාභ ප්‍රතිගතය තීරණය කර එය ඉපැයෙන පරිදි මිල තීරණය කිරීම

$$\text{ඉලක්ක ඉපයුම් මිල} = \text{එකක පිරිවැය} + \frac{\text{ඉලක්ක ඉපයුම්} * \text{ආයෝජනය}}{\text{විකුණුම් එකක}}$$

2 ඉල්ලම් තැකුරු මිල ක්‍රමය

a අපේක්ෂිත වට්නාකම් ක්‍රමය

ගැනුම්කරු නිෂ්පාදිතය පිළිබඳ අපේක්ෂා කරන වට්නාකම පදනම් කරගෙන මිල කිරීම

b වට්නාකම් මිල ක්‍රමය

උස්ස ගුණත්වයෙන් යුතු හාන්චි සාධාරණ අඩු මිලකට සපයා පක්ෂපාතී ගනුදෙනුකරුවන් අද්දවා ගැනීමේ ක්‍රමයයි

3 තරගකරු නැඹුරු මිල ක්‍රමය

a පවත්නා මිල ක්‍රමය

වෙළඳපොලේ තරගකාරී මිල පදනම් කරගෙන මිල කිරීමේ ක්‍රමයයි

b වෙනත් ක්‍රමය

විවෘත ඉල්ලීම මත භාණ්ඩවල මිල තීරණය කිරීමයි

- ❖ නිෂ්පාදිතයකට මිලක් තීරණය කිරීමේදී අලෙවිකරුවෙකු විසින් සලකා බැලෙන ප්‍රධාන සාධක ලෙස පිළිගත හැක්කේ

1 ඉල්ලුම, පිරිවැය සහ ගුණත්වය

2 පිරිවැය, අවශ්‍යතාවය සහ ඉලක්ක වෙළඳපොලයි

3 ඉලක්ක වෙළඳපොල, තරගකරුවන්ගේ මිල සහ ගුණත්වය

4 ඉල්ලුම, වෙළඳපොල තරගකරුවන්ගේ මිල සහ උපයෝගීතාවය

5 ඉල්ලුම, පිරිවැය සහ තරගකරුවන්ගේ මිල

(...5...)

- ❖ නිෂ්පාදිතයක මිල තීරණය කිරීමේදී සලකා බැලෙන ප්‍රධානතම සාධකයකි

1 බෙදාහැරීමේ පිරිවැය

2 ප්‍රවර්ධන පිරිවැය

3 බෙදාහැරීමේ මාර්ගය

4 නිෂ්පාදිතයේ ගුණත්වය

5 තරගකරුවන්ගේ මිල

(...5...)

- ❖ වෙළඳපොලෙහි තරගකාරී භාණ්ඩ සම්බන්ධයෙන් ඇති මිල ගණන් සැලකිල්ලට ගෙන භාණ්ඩ සඳහා මිල නියම කිරීමේ ක්‍රමය හඳුන්වන්නේ

1 ලකුණු කළ මිල ක්‍රමය ලෙසය

2 අපේක්ෂිත වටිනාකම් මිල ක්‍රමය ලෙසය

3 පවත්නා මිල ක්‍රමය ලෙසය

4 වටිනාකම් මිල ක්‍රමය ලෙසය

5 සමූහ මිල ක්‍රමය ලෙසය

(...3...)

- ❖ නිෂ්පාදිතයක මිල_තොරාගැනීමට අදාළව භාවිතා කරන 3Cs ආකෘතිය යටතේ පාරිභෝගික ඉල්ලුම, පිරිවැය හා තරගකරුවන්ගේ මිල යන සාධක පිළිබඳ සැලකිල්ලට ගනු ලබයි

- ❖ ඇතැම් ව්‍යාපාර පක්ෂපාතී ගනුදෙනුකරුවන් දිනා ගැනීම සඳහා භාවිතා කරන මිල වටිනාකම් මිල ක්‍රමය ලෙස හඳුන්වයි

- ❖ 2019 I 38 ඉලක්ක ඉපැයීම මත මිල කිරීමේදී පිරිවැය පදනම් වන අතර පටත්නා මිල මත තරගය පදනම් වේ
- ❖ 2018 II 6 III (ආ) හාන්ච හා සේවා මිල කිරීමේ අරමුණු 4ක් ලියන්න
- 1 වෙළඳපොල තුළ රැඳී සිටීම
 - 2 වර්තමාන ලාභ උපරිම කිරීම
 - 3 වෙළඳපොල කොටස උපරිම කිරීම
 - 4 වෙළඳපොල සාරය උරා ගැනීම


14.9 නිෂ්පාදිත පාරිභෝගිකයා අතට පත් කිරීම සඳහා සූදුසූ මාර්ග යෝජනා කරයි

බෙදාහැරීම (ස්ථානය)


හාන්ච හා සේවා නිෂ්පාදකයා සිට පාරිභෝගිකයා වෙත ලැබා තුළ ඇති ක්‍රියාවලියයි
බෙදාහැරීමේ වැදුගත්කම

- පාරිභෝගිකයාට විවිධ නිෂ්පාදිත පාරිභෝගිකයාට අවස්ථාව ලැබීම
- නිෂ්පාදිතයේ ස්වභාවය, වෙළඳපොල ස්වභාවය, ඉල්ලුම වැනි සාධක මත බෙදාහැරීම සිදු කළ හැකි වීම
- වෙළඳපොල ව්‍යාප්තියට පිටුවන් වීම


නිෂ්පාදිත බෙදාහැරීමේ මාර්ග




පාරිභෝගික භාණ්ඩ බෙදාහැරීමේ මාරුග



කාර්මික භාණ්ඩ බෙදාහැරීමේ මාරුග



සේවා බෙදාහැරීමේ මාරුග



උවිත බෙදාහැරීමේ මාර්ගයක් තීරණය කිරීමේදී සලකා බැලිය යුතු කරණු

- | | |
|---|---|
| <p>1 භාණ්ඩයේ ස්වභාවය</p> | <ul style="list-style-type: none"> - පාරිභෝගික භාණ්ඩයක්ද - කාර්මික භාණ්ඩයක්ද - කල්පවතින භාණ්ඩයක්ද - ඉක්මනින් නායුවන භාණ්ඩයක්ද |
| <p>2 වෙළඳපොලේ ස්වභාවය</p> | <ul style="list-style-type: none"> - වෙළඳපොල ප්‍රමාණය විශාලද - ප්‍රාදේශීයද දේශීයද අන්තර්ජාතිකද |
| <p>3 ඉල්ලුමේ ස්වභාවය</p> | <ul style="list-style-type: none"> - අඛණ්ඩ ඉල්ලුමක්ද - කාලීනව ඇතිවන ඉල්ලුමක්ද |
| <p>4 තරගකරුවන්ගේ
බෙදාහැරීමේ මාර්ග</p> | <ul style="list-style-type: none"> - අනෙකුත් තරගකරුවන් ඒ ඒ භාණ්ඩය බෙදාහැරීම සඳහා යොදා ගන්නා බෙදාහැරීම මාර්ග සෞයාබැලිම |
| <p>5 නිෂ්පාදකයාගේ ගක්තින්</p> | <ul style="list-style-type: none"> - මූල්‍ය ගක්තිය කොපම් ගබඩා පහසුකම් තිබේද |

ප්‍රශ්න

භාණ්ඩ බෙදාහැරීමේදී අතරමැදියන්ගේ අවශ්‍යතාව වැදගත් වීමට හේතු මොනවාද?

- නිෂ්පාදකයා විසින් බෙදාහැරීමේ කටයුතු කිරීමට යාමෙන් සිදුවන සංකීරණතා අවම කිරීමේ අවශ්‍යතාව
- වෙළඳපොල පුළුල් පරාසයක් තුළ එනම් දේශීය විදේශීය වශයෙන් ව්‍යාප්ත වී තිබේම
- භාණ්ඩ බෙදාහැරීමේදී අවශ්‍ය වන ප්‍රවාහනය, ගබඩා කිරීම, ප්‍රවර්ධනය යනාදි විවිධ සේවා සම්බන්ධයෙන් විශේෂයෙන් යුතු පුද්ගලයන් ලබා වබාත් හොඳින් කාර්යය සිදු කර ගැනීමට ඇති අවශ්‍යතාව
- නිෂ්පාදනය නිෂ්පාදන කාර්යයේම නිරත වීම නිසා වබාත් ගුණත්වයෙන් යුත් භාණ්ඩ නිපද්‍රීම මෙනම පිරිවැය අවම වන සේ සිය නිෂ්පාදනය සිදු කිරීමට ඇති හැකියාව
- සිය නිෂ්පාදිත ඉතාම ඉක්මනින් පාරිභෝගිකයා අතට පත් කිරීමට ඇති හැකියාව
- භාණ්ඩ හා සේවා පිළිබඳ පාරිභෝගික ප්‍රතිචාර නිෂ්පාදකයාට ලබා ගැනීමට ඇති හැකියාව හා පහසුව

❖ පහත දැක්වෙන්නේ හාන්ඩ් වර්ග කිපයකි

A- සබන්

B -දන්තාලේප

C -පත්තර

D- රුපවාහිනී

E- DVD යන්තු

F- විදුලිපිංකා

වඩාත් නිවැරදි පිළිතුර තෝරන්න

1. ABC සඳහා වඩාත්ම යෝගා සීමිත බෙදාහැරීමේ උපාය මාර්ගයයි
2. BDE සඳහා වඩාත්ම යෝගා සීමිත බෙදාහැරීමේ උපාය මාර්ගයයි
3. DEF සඳහා වඩාත්ම යෝගා පුළුල් බෙදාහැරීමේ උපාය මාර්ගයයි
4. ABC සඳහා වඩාත්ම යෝගා පුළුල් බෙදාහැරීමේ උපාය මාර්ගයයි
5. DEF සඳහා වඩාත්ම යෝගා සමෝඛ්ධානික බෙදාහැරීමේ උපාය මාර්ගයයි (..4..)

❖ රස බේකරිය නමින් බේකරියක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයෙකු අතරමැදියන් සම්බන්ධ කරගත් සූදුසු බෙදාහැරීමේ ක්‍රමයක් පිළිබඳ අවධානය යොමු කරමින් සිටි.ල් සඳහා සූදුසු බෙදාහැරීමේ ක්‍රමය වන්නේ

1 නිෂ්පාදකයා → පාරිභෝගිකයා

2 නිෂ්පාදකයා → තොග වෙළෙන්දා → සිල්ලර වෙළෙන්දා → පාරිභෝගිකයා

3 නිෂ්පාදකයා → සිල්ලර වෙළෙන්දා → පාරිභෝගිකයා

4 නිෂ්පාදකයා → නියෝජිතයා → තොග වෙළෙන්දා → සිල්ලර වෙළෙන්දා > පාරිභෝගිකයා

5 නියෝජිතයා → සිල්ලර වෙළෙන්දා → පාරිභෝගිකයා

(..3..)

❖ 2016 II 6 III යෝගා බෙදාහැරීමේ මාර්ගයක් තෝරා ගැනීමේදී ව්‍යාපාරිකයෙකු විසින් සැලකිය යුතු ප්‍රධාන සාධක 02 ක් විස්තර කරන්න

1 දැරිය යුතු පිරිවැය

2 හාන්ඩයේ ස්වභාවය

3 වෙළඳපොලේ ස්වභාවය

4 ඉල්ලුමේ ස්වභාවය

5 නිෂ්පාදකයාගේ ගක්තීන්

6 තරගකරුවන්ගේ බෙදාහැරීමේ මාර්ග

7 නීතිමය තත්ත්වයන්

14.10 ප්‍රවර්ධනය Promotion

නිෂ්පාදිත පිළිබඳ ඇල්මක් දක්වන ගනුදෙනුකරුවන්ට සන්නිවේදනය කිරීමෙන් ඔවුන් මිලදී ගැනීමට උනන්දු කරවීම ප්‍රවර්ධනය වේ

නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩයක් හෝ සේවාවක් ඉලක්ක කර ගත් පාරිභෝගික පිරිස වෙත හඳුන්වා දීමටත් ඒ පිළිබඳ අවබෝධය වැඩි දියුණු කිරීමටත් අලෙවිය වැඩි කරගැනීමටත් යොදා ගනු ලබන අලෙවිකරණ සන්නිවේදනය නැතිනම් අලෙවි උපායමාර්ග වේ

ප්‍රවර්ධනයේ අැකි වැදගත්කම

- තව නිෂ්පාදිත ගනුදෙනුකරුවන් වෙත හඳුන්වා දීමට
- පවතින නිෂ්පාදිතවල අලෙවිය ඉහළ දැමීම
- ඉලක්ක ගනුදෙනුකරුවන්ට නිෂ්පාදිත පිළිබඳ විවිධ තොරතුරු සන්නිවේදනය කිරීම මත ඔවුන් දැනුවත් කිරීමට
- අනෙකුත් තරගකාරී නිෂ්පාදිත සමග පවතින තරගයට සාර්ථකව මූහුණ දීමට
- ප්‍රවර්ධනයේ සාර්ථකත්වය මත අනෙකුත් අලෙවිකරණ මිශ්‍රයේ විවෘතයන්ගේ සාර්ථකත්වයද රදා පැවතීමට
- ආයතනයේ ප්‍රතිරැපය ඉහළ නංවාලීමට
- අනාගත ඉල්ලුම වර්ධනය කර ගැනීමට

ව්‍යාපාරයකට ප්‍රවර්ධනය වැදගත්වන අවස්ථා

- තව නිෂ්පාදනයක් වෙළෙඳපොලට හඳුන්වා දීමට
- නිෂ්පාදිත සඳහා පවත්නා ඉල්ලුම පහත තොවැරී පවත්වාගෙන යාමට
- ආයතනයේ ප්‍රතිරැපය වර්ධනය කර ගැනීමට

ප්‍රවර්ධන මිශ්‍රය (Promotion Mix)

ව්‍යාපාර ආයතනයක අලෙවිය වර්ධනය කර ගැනීම සඳහා ප්‍රවර්ධනයට අදාළ සාධක/ උපකරණ මතාව සංකලනය කරමින් අලෙවි ප්‍රයත්නය සාර්ථක කර ගැනීමේ කාර්යභාරය ප්‍රවර්ධන මිශ්‍රය ලෙස හැඳින්විය නැක

ප්‍රවර්ධන මිණුය				
ප්‍රවාරණය	විකුණුම් ප්‍රවර්ධනය		සංජ්‍ය අලෙවිකරණය	ඉසව් හා අත්දැකීම්
- රුපවාහිනී	- මිල අඩුකිරීම		- සංජ්‍ය තැපෑල	- ක්‍රිඩා
- වේඩියෝ පට	- සාම්පල් බෙදුදීම		- කැටලොග්	- විනෝදාස්වාද
- පොස්ටර්	- කුපන් ලබාදීම		මගින් අලෙවිය	- උත්සව
- බැනර්	- මිල ගොනුව		- විද්‍යුත්	- ආයතනික
- වලන රුප	- ක්‍රියා හා ආධිකාරය		අලෙවිකරණය	වාරිකා
- වාර ප්‍රකාශන	- ලොතරයි		- වෙබ් අඩවි	
			- දුරකතන මගින් අලෙවිය	
		පෙළුද්ගලික විකුණුම්	මහජන සම්බන්ධතා	
			- ප්‍රකාශන	
			- අනුග්‍රාහකත්වය	
			- දේශන	
			- ප්‍රවාත්ති සම්බන්ධතා	
			- සම්මන්ත්‍රණ	
			- වාර්ෂික වාර්තා	

අලෙවිකරණ සන්නිවේදන මිණුයේ ප්‍රධාන ප්‍රවර්ධන උපකරණ

- ප්‍රවාරණය
- විකුණුම් ප්‍රවර්ධනය
- පෙළුද්ගලික විකුණුම්
- මහජන සම්බන්ධතා
- සංජ්‍ය අලෙවිකරණය
- ඉසව් හා අත්දැකීම්

ප්‍රවාරණය - අනාගත ඉල්ලුම වර්ධනය කර ගැනීමේ අදහසින් කිසියම් නිෂ්පාදිතයක් පිළිබඳව නිශ්චිත අනුග්‍රාහකයෙකු විසින් පිරිවැයක් දරා අපෙළුද්ගලිකව කරනු ලබන තොරතුරු ඉදිරිපත් කිරීමයි

විකුණුම් ප්‍රවර්ධනය - නිෂ්පාදිත මිලදී ගැනීම සඳහා ඉක්මනින් පොලුඩුවන කෙටිකාලීන දිරිගැනීමේ උපකුමයි/ක්ෂේකව ඉතා කෙටි කාලයකින් වෙළඳ පිරිවැටුම වැඩි කරගැනීමේ අරමුණින් ආයතනයක් විසින් සැලසුම් කරනු ලබන සියලුම උපාය උපකුම විකුණුම් ප්‍රවර්ධන ලෙස සැලකේ

පෙළුද්ගලික විකුණුම් - ගනුදෙනුකරුවන් සමග පෙළුද්ගලිකව මූහුණට මූහුණලා අදහස් ප්‍රවාරණය කර ගනීමින් මතා සම්බන්ධතා ගොඩනගා ගෙන හාන්ඩ් හා සේවා අලෙවි කිරීම පෙළුද්ගලික විකුණුම් වේ

මෙම අලේවි ක්‍රමය වඩාත් යෝගා වන්නේ කාර්මික හාන්ඩ් විකිණීමේදීය. රට හේතුව හාන්ඩ් පිළිබඳ විස්තර කිරීම, ක්‍රියාකාරීත්වය, ගති ලක්ෂණ, ප්‍රතිලාභ යනාදිය පෙන්වා දිය හැක

මහජන සම්බන්ධතා - ආයතනයේ හෝ නිෂ්පාදිතයේ හෝ ප්‍රතිරූපය ආරක්ෂා කර ගැනීමට හා එසේම පවත්වා ගැනීමට හා වර්ධනය කිරීමට ආයතනය හා සම්බන්ධ විවිධ පාර්ශවයන් සමග සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීම සඳහා ක්‍රියාකාරීම මහජන සම්බන්ධතා ලෙස හැඳින්වීය හැක

සාපුරු අලේවිකරණය - ඉලක්ක පාරිභෝගිකයන් සමග සාපුරුව සන්නිවේදනයක් පවත්වා ගනිමින් ඔවුන්ගේ නිෂ්පාදිත මිලදී ගැනීම සඳහා පෙළඹුවීම සාපුරු අලේවිකරණය ලෙස හැඳින්වේ. කිසිදු අතරමදී පාර්ශවයක් සම්බන්ධ කර තොගනී

ඉසවි හා අත්දැකීම් - ආයතනයක අනුග්‍රහය සහිතව ව්‍යාපාර දිනපතා හෝ විශේෂ අවස්ථාවල හෝ සංවිධානාත්මකව කරනු ලබන අන්තර් ක්‍රියාකාරී කටයුතු, වැඩසටහන් ඉසවි හා අත්දැකීම් වේ. මෙයින් නිෂ්පාදිත හා සන්නම් පිළිබඳ සූචිගේෂීව සන්නිවේදන වැඩසටහන් නිරමාණකිලිව ඉදිරිපත් කෙරේ. මෙහිදී ගනුදෙනුකරුවන් සක්‍රීයව සහායාගේවීමක්ද සිදුවිය හැකිය නිදසුන් : විශි නාට්‍ය, විනෝද්පතනක ක්‍රිඩා

- ❖ ප්‍රවර්ධනයේ වැදගත්කම දක්වන්න
- නව නිෂ්පාදිත පිළිබඳ ගනුදෙනුකරුවන්ට හඳුන්වා දීම
- නිෂ්පාදිත පිළිබඳ විවිධ අවස්ථාවලදී ගනුදෙනුකරුවන්ට තොරතුරු සන්නිවේදනය කිරීම
- නිෂ්පාදිත පිළිබඳ විවිධ තොරතුරු ගනුදෙනුකරුවන්ට සන්නිවේදනය කිරීම
- ආයතනයේ ප්‍රතිරූපය ඉහළ නංවාලීමට යොදාගත හැකි වීම
- අනාගත ඉල්ලුම වර්ධනය කර ගැනීමට හැකි වීම

- ❖ ප්‍රවාරණයේ මූලික ගුණාංග දක්වන්න
- පොදුවේ ඉදිරිපත් කිරීම
- පතුරුවාලීම/නැවත නැවත ප්‍රවාරණය
- අලංකාර ලෙස විස්තර කළ හැකි වීම
- අපෙංඩ්ගලික වීම
- පිරිවැයක් දැරීමට සිදු වීම

- ❖ 2018 II- 6- IV විවිධ අරමුණු සඳහා ව්‍යාපාර විසින් ප්‍රවාරණය හාවිතා කරනු ලැබේ. ප්‍රවාරණයේ අරමුණු 4ක් පහදන්න

- 1 දැනුමේදීම - නිෂ්පාදිතය පිළිබඳ පාරිභෝගිකයා දැනුවත් කිරීම
- 2 පෙළඹුවීම - මිලදී ගැනීමට උනන්දුවක් ඇති කිරීම
- 3 දිරිගැන්වීම - යෝගාතාව තහවුරු කිරීම
- 4 සිහිගැන්වීම - පාරිභෝගිකයාගේ මතකයෙහි රඳවා තැබීම

❖ ව්‍යාපාරයක් විසින් ප්‍රවාරණය යොදාගත්තා විවිධ අවස්ථා මොනවාද?

- 1 නව නිෂ්පාදනයක්,සේවයක් හෝ අදහසක් පිළිබඳ වෙළෙඳපොලට ඉදිරිපත් කරන අවස්ථාවේදී
- 2 නිෂ්පාදන විවිධාංගිකරණය යටතේ දැනට පවතින භාණ්ඩයකට,සේවාවකට හෝ අදහසකට නව අංගයක් එකතු කරන අවස්ථාවේදී
- 3 වෙළෙඳපොලට ඉදිරිපත් කොට ඇති භාණ්ඩය හෝ සේවාව හෝ අදහස පාරිභෝගිකයාගේ මතකයෙන් ඇත් නොවීම පිණිස වරින් වර කෙරෙන ප්‍රවාරණයේදී

❖ 2018-I-38 (අ) මුදල් ගෙවා අපෙද්ගලිකව භාණ්ඩ හා සේවා ප්‍රවර්ධනය කිරීම ප්‍රවාරණය වන අතර ඉලක්ක කරගත් ගනුදෙනුකරුවන් පෙළඳවීම සඳහා කරනු ලබන කෙටිකාලීන දිරිගැනීමේ වැඩසටහන් විකුණුම් ප්‍රවර්ධනය වේ

❖ 2016-I-25 පහත වගුවේ X තීරුව මගින් අලෙවිකරණ සන්නිවේදන මිගු (අලෙවි ප්‍රවර්ධන ක්ම) හා Y තීරුව මගින් ඒ සඳහා නිදසුන් කිපයක් දැක්වේ

X	Y
A- ප්‍රවාරණය	1. කුසපත් ඇදීම මගින් ත්‍යාග පිරිනැමීම
B- විකුණුම් ප්‍රවර්ධනය	2. රුපවාහිනී දැන්වීම පල කිරීම
C- මහජන සම්බන්ධතා	3. ගෙයින් ගෙට ගොස් භාණ්ඩ අලෙවි කිරීම
D- පුද්ගල අලෙවිය	4. ක්විඩා උත්සව සඳහා අනුග්‍රාහකත්වය ලබාදීම

අලෙවිකරණ සන්නිවේදන මිගු අනුව නිදසුන් නිවැරදිව ගලපා ඇති කාණ්ඩය තෝරන්න

1. A-1 , B-4 , C-2 , D-3
2. A-2 , B-1 , C-4 , D-3
3. A-2 , B-3 , C-1 , D-4
4. A-3 , B-2 , C-4 , D-1
5. A-4 , B-2 , C-3 , D-1

(...2...)

❖ ප්‍රවාරණ මාධ්‍යයක් තෝරාගැනීමේදී සලකා බැලිය යුතු සාධක මොනවාද?

- පාරිභෝගික ව්‍යාප්තිය/ආවරණය
- භාණ්ඩයේ හෝ සේවාවේ හෝ තොරතුරේ ස්වභාවය
- ප්‍රවාරණ පිරිවැය
- තරගකාරී නිෂ්පාදකයින් යොදා ගත්තා ප්‍රවාරණ මාධ්‍ය
- පාරිභෝගිකයාගේ පිළිගැනීම හා මාධ්‍ය පුරුදු
- පහසුවෙන් යොදා ගත හැකි බව

- ❖ විකුණුම් ප්‍රවර්ධනයේ මූලික ගුණාංග දක්වන්න
1. සන්නිවේදනය - පාරිභෝගික අවධානය හා සේවය වෙත ලබා ගැනීම සඳහා දැනුවත් කිරීම
 2. දිරිගැන්වීම - පාරිභෝගිකයාට වැඩි වටිනාකමක් එක් කිරීම මගින් දිරිගැන්වීම
 3. ආරාධනය - වර්තමානයේදී හා සේව මිලදී ගැනීම සඳහා කරනු ලබන ආරාධනයක් වීම
- ❖ මහජන සම්බන්ධතා ව්‍යාපාරයක සාර්ථකත්වයට දායක විය හැකි ආකාරය දක්වන්න
1. ව්‍යාපාරය පිළිබඳ හොඳ ප්‍රතිරැශයක් ගොඩනැගීම
 2. ගනුදෙනුකරුවන් පහසුවෙන් ලබා ගැනීම
 3. ප්‍රබල ප්‍රවර්ධන මාධ්‍යයක් වීම
 4. ඉලක්ක පාරිභෝගික කණ්ඩායමට සෘජුවම ලැඟාවීම
- ❖ විකුණුම් සහායකයෙකු සතුව පැවතිය යුතු ගුණාංග මොනවාද?
- නියම දැනුම
 - පුහුණුව හා පළපුරුද්ද
 - විශේෂයෙන්ම
 - සමාජයීඛාවය
 - ගනුදෙනුකරුවන්ට උදව් කිරීම
- ❖ කාර්මික හා සේව අලෙවී කිරීම සඳහා “පෙන්ගලික අලෙවිය” ප්‍රවර්ධන ක්‍රමයක් ලෙස යොදාගැනීමට හේතු දක්වන්න
- කාර්මික හා සේවවලට පවතින සීමිත වෙළෙඳපොල
 - හා සේව මිල අධික වීම
 - තිරැශ්‍යය හා ගෙන හැර පැමෙ හැකි වීම
 - ක්‍රියාකරන ආකාරය, තබන්තුව, ආරක්ෂක විධි පිළිබඳව ව්‍යාපාරිකයා දැනුවත් කළ හැකි වීම
 - හා සේව විකිණීම සඳහා විශේෂයෙන්මක් හා පළපුරුද්දක් සහිත පුද්ගලයින් යොදා ගැනීමට සිදුවීම
- ❖ සෘජු අලෙවිකරණයේ වැදගත්කම දක්වන්න
1. අතරමැදියන් අඩු කර ගැනීම මගින් හා සේවවල මිල අඩුවීම
 2. තරගකාරී බවට මුහුණ දීමට හැකිවීම
 3. තිශ්පාදකයා හා පාරිභෝගිකයා මුණුගැසීම / සම්බන්ධතාවය නිසා සෘජු අදහස් ලබා ගත හැකිවීම
 4. මිල අධික සීමිත ඉල්ලුමක් ඇති හා සේවවලට යෝග්‍ය ක්‍රමයක් වීම

❖ සාප්ත අලෙවිය සඳහා ගොදාගන්නා කුම මොනවාද?

- සාප්ත තැපෑල
- දුරකථන මගින් අලෙවිය
- විද්‍යුත් වාණීජ්‍යය / විද්‍යුත් අලෙවිකරණය

❖ ඉසව් හා අත්දැකීම්වල පුවිශේෂී ලක්ෂණ මොනවාද?

- පාරිභෝගිකයාට ඉතා උවිත වීම
- ඉහළ පාරිභෝගික සහභාගීත්වයක් ලැබීම
- ව්‍යංග හෙවත් ගම්‍ය ලෙස නැතිනම් වනු ආකාරයෙන් විකුණුම් ප්‍රවර්ධනයක් සිදු වීම



A/L NOTE BOOK

All about AL Notes ready for GCE AL Examination

DOWNLOAD

Notes

Short Notes

Unit Test Papers

Term Test Papers

From



www.ALNoteBook.com

Your Ultimate Resource for GCE A/L Notes and Study Guides

"The A/L notebook website is a dedicated online platform designed to provide comprehensive study materials and notes specifically tailored for students preparing for the General Certificate of Education Advanced Level (GCE A/L) examinations for free. The website offers a wide range of resources, including detailed subject notes, past exam papers, practice questions, and study guides. These materials cover various subjects and are curated by experienced educators to ensure they align with the curriculum and exam requirements."